

0 × 0 / 0 × 0 × 0 0 × 0 × 0

> ﴿ وَمَرْضَ مَا هُوْ وَ مَرْسُونَ وَمَا وَمَرْسُونَ وَمَرْسُونَ مَرْسُونَ مَرُوْ رَوْسُو ﴿ وَمَرْضَ مَنْ مَا مَرْضَ مَرْدَا PC-245/2023/W-10 وَوَرُوْسُونُ مِرْسُونَ مَرْدَا وَمَا يَعْمُونُ وَمُرْسُونَ مِنْ مَا مَرْسُونَ مِنْ وَالْمَا وَمِنْ اللّهِ اللّهِ اللّهِ اللّهِ اللّهِ اللّهِ اللّهِ اللّهُ الللللللللللللللللللللّهُ اللّهُ ا

المُورِ المُورِدِ اللهِ المِلْمُ المِلْمُ اللهِ المُلْمُ المِلْمُ المِلْمُلِي المُلْمُ اللهِ اللهِ اللهِ المُلْمُ المِلْمُلِي المُلْمُلِي المُلِ

		2101 0011
(UUL)248-MIM/245/2023/883 : كَتَّوْتُ وَالْ وَالْمُوْرُوْرُ وَالْمُوْرُوْرُ وَالْمُوْرُوْرُ وَالْمُوْرُوْرُ وَالْمُوْرُوْرُ وَالْمُوْرُوْرُوْرُ وَالْمُورُوْرُوْرُوْرُوْرُوْرُوْرُوْرُوْرُوْرُ	רייניט גייס בייס אייס פייס פייס פייס פייס פייס פייס פ	א ב' 'מ' מ' מ' מ' מ' אינ א ב' '' מינינייים מ' מיני' ש' א
2023 - 1588 كور		1.1
8-1 كَنْ وَرَدُوْوَ وَمِهْ هُوْدُوْ وَرَهُوْ الْمَنْ الْمَوْدُوْ وَرَدُوْ وَرَدُو وَرَدُوْ وَرَدُو وَرَدُوْ وَرَدُو وَرَدُ		
رَدُورُورُورُورُورُورُورُورُورُورُورُورُورُ	ردر و الروس مراي مراي المراي ا	
(الله الموقف المؤرس ال	תם בתגובתם תם בבם סתינת תתתתפבת התובת התחום סתינת תתתתפבת התוב התחום	8.1
6501013 - 6500036 - گور و مودور مود	מינים אינים ביני ב'ני מינים מ	
	ره. درور کردر کردر کردر کردر کردر کردر کردر	
#####################################	ا محرشر: 6500036، 6501013	
https://forms-office.com/v/67xQju26VK https://forms-office.com/v/67xQju26VK phys/forms-office.com/v/67xQju26VK phys/forms-office.com/v	ر ﴿ وَرُوْ وَرُو مِرْ وَرُوْوُرُ وَمْ رُبِّرُ مُرْمُومُونُ وَجِودُو دُوْ رُدُونُ رُوْدُ وَ وَرُودُ وَ وَمُورُو	
https://forms-office.com/r/67xQju26VK	projects@uligan·gov·mv مَرْ رِدْرِوْ تُرْدُرُورِدُسْ مَعِ سُهْمِ وْسْرْ دُوْرُوْ. سْرُوْمَ مِيرِيْرِوَّ وِسْرْنَا وَرِوْ	
مَرْدُوْدُوْدُ مِرْدُوْدُ مِرْدُودُ م	ייני (ייני אר פר פר ייני און פר פר ייני און פר פר ייני און פר פר איני און איני און איני איני איני איני איני איני איני אינ	
14:00 غَيْرُورُورُورُورُورُورُورُورُورُورُورُورُور	https://forms-office-com/r/67xQju26VK	
14:00 غَيْرُورُورُورُورُورُورُورُورُورُورُورُورُور	איי יי	
المنافق المنا		
9.1 9.1 9.2 مَدُوْرُوْرُ وُرِوْرُ الْرِرْسِةُ وَرِوْرُ الْرَوْرُ وَرَدُورُ الْرَوْرُ الْرِحْوُلُ الْمُؤْمِلُ الْمُؤْمِلُولُ الْمُؤْمِلُ الْمُؤْمِلُ الْمُؤْمِلُ الْمُؤْمِلُ الْمُؤْمِلُولُ الْمُؤْمِلُ الْمُؤْمِ		
9.2 كَانْ وَالْمُواْلُوْ وَالْمُوْلُوْ وَالْمُوْلُوْ وَالْمُولُوْ الْمُوْلُوْ الْمُولُوْ الْمُولُونُ الْمُولُولُوْ الْمُولُولُو اللّهِ اللّهِ اللّهُ اللّهُ اللّهِ اللّهُ الللّهُ الللّهُ اللّهُ اللللّهُ الللللللّهُ الللللللللللللللللللللللللللللللللللل	()	
9.2 كَانْ وَالْمُوْلُوْلُوْلُوْلُوْلُوْلُوْلُوْلُوْلُوْل	י י י י י י י י י י י י י י י י י י י	9.1
9.2 7. گرد		
رود: أسره الله وردود و المردود و الله وردود و المردود و		9.2
هُورِدُ مَنْ مَرْدُورُ وَ مُرْدُورُ مِنْ مُرْدُورُ وَ مُرْدُورُ مُرْدُورُ وَ وَمُرْدُورُ وَمُرْدُورُ وَ وَمُرْدُورُ وَ وَمُرْدُورُ وَا مُرْدُورُ وَ وَمُرْدُورُ وَ وَمُرْدُورُ وَ وَمُرْدُورُ وَ مُرْدُورُ وَ وَمُرْدُورُ وَا مُرْدُورُ وَا وَا مُرْدُورُ وَا مُرْدُورُ وَا مُرْدُورُ وَا مُرْدُورُ وَا مُرْدُورُ وَا وَالْمُرُورُ وَا وَالْمُورُورُ وَا وَالْمُورُورُ وَا وَالْمُرُورُ وَا مُرْدُورُ وَالْمُورُورُ	· · · · · · · · · · · · · · · · · · ·	
المنظام المنظ	· · · · · · · · · · · · · · · · · · ·	
برد بر بر برد برد برد برد برد برد برد بر		
وَرِدُ دَرَدُ وَرِدُ وَرِدُ وَرِدُ وَرِدُ وَرِدُ وَرِدُ وَرِدُو دَرَدُ وَرِدُو دَرَدُ وَرِدُ وَرِدُ وَرِدُ وَرِدُ وَرِدُ وَرَدُ وَرَدُو وَرَدُ وَرَدُ وَرَدُو وَالْمُو وَرَدُو وَالْمُو وَلَا مُورَدُ وَالْمُو وَلَا مُورَدُ وَالْمُو وَلَا مُورَدُ وَالْمُو وَ		
وَرِدُ دَرَدُ وَرِدُ وَرِدُ وَرِدُ وَرِدُ وَرِدُ وَرِدُ وَرِدُو دَرَدُ وَرِدُو دَرَدُ وَرِدُ وَرِدُ وَرِدُ وَرِدُ وَرِدُ وَرَدُ وَرَدُو وَرَدُ وَرَدُ وَرَدُو وَالْمُو وَرَدُو وَالْمُو وَلَا مُورَدُ وَالْمُو وَلَا مُورَدُ وَالْمُو وَلَا مُورَدُ وَالْمُو وَ		
اعداد و المردود و المرسوع و المردود	هُورًدُ دُيْدُورُ رُدُومُ مُورُدُ وُسُرِدُ، 202 <u>3 مُرْجُ مُنْ مُورُدُ 14:00</u> دُيْرِدُورُورُ	
13.1	")) 0 י 0 י 0 י 0 י 0 י 0 י 0 י 0 י 0 י 0	
(الركاس و الر		13.1
17.1		
17.1 - وَهِرَدُوْهُوْهُ وَهُرُوهُ وَهُرُوهُ وَ وَهُرُوهُ وَهُرُوهُ وَهُرُوهُ وَهُرُوهُ وَهُرُوهُ وَهُرُوهُ مِنْ وَهُرُوهُ مِنْ وَهُرُوهُ مِنْ وَهُرُوهُ مِنْ وَهُرُوهُ مِنْ وَهُرُوهُ مِنْ وَهُرُوهُ وَهُوهُ وَهُرُوهُ وَهُرُوهُ وَهُرُوهُ وَهُرُوهُ وَهُرُوهُ وَهُرُوهُ وَهُوهُ وَهُرُوهُ وَهُرُوهُ وَهُرُوهُ وَهُرُوهُ وَهُرُوهُ وَهُرُوهُ وَهُرُوهُ وَهُوهُ وَالْمُوهُ وَالْعُوهُ وَالْمُوهُ وَالْمُ		
- وَهِ رَدُنَ وَهُ وَهُ وَهُ وَهُ وَهُ وَهُ وَهُ وَه		17.1
- نور رور در ورور ورور ورور ورور ورور ورو		
- تور دور و دور ترو ترو ترو ترو ترو ترو ترو ترو ترو ت		
- (حَرَرُوْ الْمُصْوَقُ الْمُعْمَدُ الْمُدُورُو (عَدُولُو () (الْمَرِدُولُو الْمُدُورُونُ وَالْمُولُودُ الْمُعْرَدُونُ وَالْمُولُودُ الْمُدُورُونُ وَالْمُولُودُ الْمُدُورُونُ وَالْمُولُودُ الْمُدُورُونُ وَالْمُدُورُ الْمُدُورُونُ وَالْمُدُورُ الْمُدُورُونُ الْمُدُورُ الْمُورُ الْمُدُورُ الْمُدُولُولُورُ الْمُدُورُ الْمُدُولُورُ الْمُدُورُ الْمُورُ ا		
- ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿ ﴿		
رُسُ اَ اُرْسُرُونَ الْمُرْدُورُ عَا عَرَبُ وَ الْمُرْدُرُورُ الْمُرْدُرُورُ الْمُرْدُرُدُورُ الْمُرْدُرُورُ الْمُرْدُورُ الْمُرْدُولُ الْمُرْدُورُ الْمُرْدُورُ الْمُرْدُورُ الْمُرْدُولُ الْمُورُ الْمُرْدُولُ الْمُرْدُولُ الْمُرْدُولُ الْمُرْدُولُ الْمُرْدُولُ الْمُرْدُولُ الْمُرْدُولُ الْمُورُولُولُولُولُولُولُولُولُولُولُولُولُولُ		
- بِ . رُبْ عِ بَى مُ عَ عَ مُ عَ مَ مَ عَ مَ مَ عَ مَ		
- $\frac{1}{2}$ مر آر مر		
- ﴿ وَ		
	- @ - () () () () () () () () () (

1 | ";"

ים אם אים לא איני מורם אר מרים שתית בש: תבשבת תחב פתבא המימי תק נבות

﴿ وَمَرْ رَمْرَ رَمْرَ وَمَوْدَ وَ مَشْرَدَهِ وَ وَمَرْدَ وَ مَرْسُودُ وَمُرَّدٌ اللهِ اللهِ وَهُورِيَّرُهُ فَ مَشْ: مِوْتُوْشُرْدَهِ الْمُوْتُونِ الْمُورِدُ مَالْسُسِوْدُ المِقْدُ اللهِ اللهِ مَرْدُرِيَّا اللهِ مَرْدُ ال مُرْمِرْ، تُرْوَتُ اللهِ يَا فِي: (09 مِرْمُنَا عُصَامِ 2023) مُرْدُ اللهِ (99:30)	18.1
﴿ وَرَدُوْرِدُ: مَرْدُ: مِوْرُرْدُوَءِ رُمْرُهُمْ رِدُودُو كَرُرْرُسِوْدُ دِقْرَدً / رد. دُوِدُش، دِوْرِبُرْدُغ مَّهْ إِنْ دُوْرُسُ وَ هِ كَا يَدِ: 09 مُرْمَعُهُمُ 2023، حُرِدً / 09:30	20-1
שַּלָּתֹמֶל פֿשׁתִילֶית כָתְצִׁתן בֿבּנְפָׁרָ 6 בֹרְ תפֿתְרופׁ.	24.1
وَيْ سَوْرِيرِهُ مُحْدَدِ رُمُرَرَعُسْ فِي رَبُورُونِ 1,000.00 مِدَ (رُدُو رَّسُ مُرْوِرِهُ)	30.1
رَدْ وَكُورْ وَرُبُّ رَدْ رَدْ وَكُرْبُ وَرُبُّهُ وَمُرْعُ وَمُرْعٌ رَمْرَعٌ رَدْدُى 15%	31
בָּאר בָּבִימִרים ב' אַמָּפָל בּמָבָר ב'	32

6500036 🖀

2 | "%

مَا سَمُو 2 مِوْسُ (رَرُكُ وَيُمُوهُمُ مُو وَوَ مِيْسُومُ

(ر) جُرِّرُ وَبِرِرِّهُ

- 1.1 و صورور صور من في كالمرسور ورو المراه و المراه المراع المراه المراع المراه المراه المراه المراه المراه المراه المراه المراه المراه 1. عورة كالمركزة מרים דרים דרים או מונים לא מו
- 2.1 ﴿ وَمِنْ رَوْقَةُ وِ وَرِ وَسِ ، وِ مَرَقِيمِ بَرَي صَفَيْ يَا نَمْوْدُهُ ۚ فَيُنْرَسُرُ الْأَنْوَسُرُ سَرَسُونَهُمْ \$ (18/2014) وُ عَرَبْرَسُرُ 2. صورتر مردوروو بري سوه بر مرو وره مردر مار مرمر و وروران 266/3
 - - 2.1.2 بُرُهُ سِرُم سَوْقِ كُالْرِسْرَى كُرْرُسْ مَرْجِ سَوْهِ بِرَمْمُ وَزُمُو لَرُو لَرُ بُرِعْ سَرَم سَوْقِ مُورُد.
 - 2.1.3 كَرُمُوعِ وَ خَسَرُونَ وَرُدُورَ مُرْمِدُ وَرُدُو كَرُمُو وَرُدُو كَرُمُوعِ وَ خَسَرُمِ عِدُد.
- 2.1.4 رَدِرْدُ وَمُوْرِدُ وَمُوْرِدُ وَارْدُر وَارْدُر مُنْ عَرَدُهُ مِنْ مُو وَارْدُ وَمُوْرِدُو وَارْدُرُورُ
- 2.2 د دُروْد 2.1 دُر صُرْسِر بِي وَجُرَوْنِ دُر مُورِد دُر مِرْسِ وَبُرُونُونِ صِوْدُمْ نَبِرُونِوْسُ دُرُسُ مرس معهد مرسور درور درور
- 3. تركزير مورد در براي مورد براي مورد تركز المرد ورود المرد ورد المرد ال מו צורים בנולים הצילפת בני בני של הלים של הלים בבניטיני
- 4.1. عَوْرٌ مُدُمَّدُونَدُونَدُ، عَوْمُ دَرَرُوْدُو لَيُّ رَمُورٌ لَيْكُورُورُ لَيْكُورُ لِيْكُورُورُ لِيْكُورُ لِيْكُورُورُ لِيْكُورُورُ لِيْكُورُورُ لِيْكُورُ لِيْكُورُورُ لِيكُورُ لِيْكُورُ لِيكُورُ لِيلُولُونُ لِيلُولُونُ لِيكُورُ لِيلُولُ لِيلُولُونُ لِيلُولُونُ لِيلُولُونُ لِلْلِيلُولُونُ لِلْلِيلُولُ لِلْلِيلُولُونُ لِلْلِيلُولُ لِلْلِيلُولُونُ لِلْلِيلُولُ لِلْلِيلُولِ لِلْلِيلُولِ لِلْلِيلُولِ لِلْلِيلُولِ ل בעבת קיים החפים נמלעת ספבת נוצף געלת שתכחת תיתציתתם
- 5. وَسُورَهُ وَرُمْرُسُ 5.1 ﴿ وَمُنْ رَمَرَةً وَمُرْهَمُ مِنْ مِوْرُسُومِ رُوْرُودُ مِرْسُ مِوْ مِرْمُونُ وَمُرْمُونُ وَوَرُعَ وَتُدَ وِرْدُرْدُورُ سِرِيْنِ رَبُرْزُورُوسُرُهُ وَيُورُ وِرْدُرُ رُرَسُونُ رُدُعُ دُمَاسٌ دُسرِدِرُعُ سُرَدُ رِدُورُ מי בל מיני של מי שי בל מי בל מ

(ת) *סוף ב"ב"ל ת*וניים ב'

- 6.1. ﴿ وَدُودُو وَرُسُمُوكُ وَرِرُ مِنْ مِيرَدُو وَسُعْ وَرُسُومُونُ وَرُسُومُونُ وَرُسُومُونُ وَرُعُ وَمُنْ وَسُعْ وَمُعْ وَرُدُو وَمُعْرَدُ وَرُعُومُونُ وَرُعُومُونُ وَرُعُومُونُ وَرُعُومُونُ وَمُعْرَدُ وَمُعْرِدُ وَمُعْرَدُ وَمُعْرَدُ وَمُعْرَدُ وَمُعْرَدُ وَمُعْرَدُ وَمُعْرَدُ وَمُعْرَدُ وَمُعْرَدُونُ وَمُعْرَدُ وَمُعْرَدُ وَمُعْرَدُ وَمُعْرَدُ وَمُعْرَدُ وَمُعْرَدُونُ وَمُعْرَدُ وَمُعْرَدُ وَمُعْرَدُونُ وَمُعْرَدُونُ وَمُعْرَدُ وَمُعْرِدُ وَمُعْرَدُ وَمُعْرَدُ وَمُعْرَدُ وَمُعْرَدُ وَمُعْرَدُ وَمُعْرَدُ وَمُعْرِدُ وَمُعْرِدُ وَمُعْرِدُ وَمُعْمِدُ وَمُعْمِدُ وَمُعْمِدُ وَمُعْمِدُ وَمُعُمِّ وَمُعْمِدُونُ وَمُعْمِدُ وَمُعْمِدُ وَمُعْمِدُ وَمُعْمِدُ وَمُعْمِدُ وَمُعْمِدُ وَمُعْمِدُ وَمُعْمِدُ وَمُعْمُونُ وَمُعْمِدُ وَمُعْمِدُ وَمُعْمِدُ وَمُعْمِدُ وَمُعْمِدُ وَمُعْمِدُ وَمُعْمُونُ وَمُعْمِعُونُ وَمُعْمِدُ وَمُعْمِدُ وَمُعْمِعُونُ وَمُعْمِعُونُ وَمُعْمِعُونُ وَمُعْمِعُونُ وَمُعْمِعُونُ وَمُعُمِّ وَمُعْمُونُ وَمُعُمِّ وَمُعْمِعُونُ وَمُعْمِعُونُ وَمُعْمِعُونُ وَمُعْمُ وَمُعُمِّ وَمُعْمِعُونُ وَمُعْمِعُونُ وَمُعْمِعُونُ وَمُعْمِعُ وَمُعُمُ وَمُعُمِّ وَمُعُمِّ وَمُعُمُونُ وَمُعُمُ وَمُعُمُ وَالْعُمُ وَمُعُمُ وَالْمُعُمُ وَالْمُعُمُ وَمُعُمُ والْمُعُمُ وَالْمُ وَمُعُمُ والْمُعُمُ والْمُعُمُ والْمُعُمُ وال 6. هوس توهوی روس 6.1.1 مِرْسُر مِنْ وَمِنْ الْمُوسِ الْمُوسِ الْمُوسِ الْمُوسِ الْمُوسِ الْمُوسِ الْمُوسِ الْمُوسِ الْمُوسِ الْمُ 6 روک

 - 6.1.3 دُرُهُ مُوْدُدُ دُرُدُ دُرِي رُدُبُ دُرُورُ دُرِي 6.1.3
 - 6.1.4 عُ قُرُورُهُ (سُورُ 4)
 - 6.1.5 مُشْرَعُ مُرْمُعُ اللَّهِ اللَّهِ اللَّهُ اللَّالِي اللَّهُ اللَّا اللَّا اللَّهُ اللَّ اللَّا اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ ا
 - 6.1.6 مُدُمَّ وَمُر (سَمِّ عَبْسُر 6
 - 6.1.7 كُوسْ رُدُّ رِدُوْدُ أَوْمَامِ الْمُرْسِيْ وَسُورُمُونَ وَرُورُورُهُ (سُوسُوسُ 7)
 - 6.1.8 وَشُرْسِ وَدُرُودُهُ (سُوسُ هُوسُ 6.1.8
- يري ٥٥ ١٥٠ ١٥٠ مر مرد مرد و وروسروسرو
 - 7.2 صور در من سوه مردور مرمده وروده روسرسوسروسرو. 7.2.1 وَدُورُو مُ سُؤُورًا وَيُرْمُو كُورُو مُ

3 | ","

- 7.2.2 والمرتبع مرتب شهيع سرسره لله
 - 7.2.3 مؤمر مؤرث
 - 7.2.4 צעת בשת תיתשיב
- 8. = 6.5 8. = 6.5 8. = 6.5 8. = 6.5 8. = 6.5 8. = 6.5 8. = 6.5 8. = 6.5 8. = 6.5 8. = 6.5 8. = 6.5 8. = 6.5 8. = 6.5 8. = 6.5 8. = 6.5 8. = 6.5 6. = 6.5

(سر) چوکرش میرار گردیرس

- 0.1 0.26 0.2
- - 12. كَوْ دُمْرُوْمُ اللَّهِ وَوَمُوْ وَمِوْمُوْمُ مَوْ دُمُرُومُوهُ مُرَوَ مُرَامُو مُرَوَّ مُرَامُو مُرَوَّ مُرَامُونَ اللهِ مُولِمُ مُولِمُونَ اللَّهِ مُولِمُونَ اللَّهِ مُولِمُونَ اللَّهِ مُرْمُونَ اللَّهِ مُولِمُونَ اللَّهُ مُولِمُ مُولِمُ اللَّهُ مُولِمُ لَلْمُ لَمُونَ اللَّهُ مُولِمُ مُولِمُ مُولِمُ اللَّهُ مُولِمُ لِلللَّهُ مُولِمُ لِلللَّهُ مُولِمُ لِلْمُ لِلللَّهُ مُولِمُ لِللَّهُ مُولِمُ لِلللَّهُ مُولِمُ لِلللَّالِي اللَّهُ مُولِمُ لِلللَّهُ مُلْكُونُ لِللَّهُ مُلْكُونُ لِللَّهُ مُلْكُونُ لِللَّهُ مُلْكُونُ لِللَّهُ مُلْكُونُ لِللَّهُ مُلِّلِهُ لِللَّهُ مُلْكُونُ لِللَّهُ مُلْكُونُ لِلللَّهُ مُلْكُونُ لِللَّهُ مُلْكُونُ لِللَّهُ مُلْكُونُ لِللَّهُ لِلللَّهُ لِلللَّهُ مُلْكُونُ لِللَّهُ لِلللَّهُ لِللَّهُ لِلللَّهُ لِللَّهُ لِلَّهُ لِلللَّهُ لِلللَّهُ لِلللَّهُ لِلللَّهُ لِللَّهُ لِلللَّهُ لِلللَّهُ لِلللَّهُ لِلللَّهُ لِلللَّهُ لِلللَّهُ لِلللَّهُ لِلَّهُ لِللللَّهُ لِللللَّهُ لِلللْلِلْلِلْلِلْلِلْلِلْلِلْلِلْلِلِلْلِ
- 13. وْرَوْرُهُ وَرَوْرُهُ / مَنْمِ كُرْبَاتُرُورُورُ شَرْوُمُ وَسَوْرَاتُو وْرَوْرُهُ وْرَوْرُهُ وَرَازَوَاسُ فَاسْرُهُ وَوَسَوْرُهُ وَوَسَوْرُهُ وَرَازَوَاسُ فَاسْرُهُ وَوَسَوْرُهُ وَوَسَوْرُهُ وَوَسَوْرُهُ وَوَسَوْرُهُ وَوَسَوْرُهُ وَوَسَوْرُهُ وَوَسَوْرُهُ وَرَازَوَاسُ فَاسْرُهُ وَوَسَوْرُهُ وَوَسَوْرُهُ وَرَازُونُ وَالْمُونُ وَرَازُونُ وَرَازُونُ وَرَازُونُ وَالْمُونُ وَلَالِمُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ والْمُونُ وَالْمُونُ وَلَالِمُ وَالْمُونُ وَلَالْمُونُ وَلَالْمُونُ وَلَالْمُونُ وَلَالْمُونُ وَلَالْمُونُ وَلَالْمُونُ وَلَالْمُونُ ولِلْمُونُ وَلَالْمُونُ وَلَالْمُونُ وَلَالْمُونُ وَلِمُونُ وَلَالْمُونُ وَلِلْمُونُ ولَالْمُونُ وَلَالْمُونُ وَلَالْمُ وَلِلْمُول
- 13.2 ﴿ وَوَوَهُ / هَٰنَاهِ ۚ وَكُمْ تَنْرُورُورُ شَوْهُ وَ سَادُنَاهُ تَنْرُوسُورُ رَّسَرَةً وَدُورُهُمْ دَسَرَةً وَدُورُهُمُ وَسَادُورُ مَنَامٍ وَسُولُ وَدُورُهُمُ وَالْمَامُونُ وَدُورُهُمُ وَالْمَامُونُ وَدُورُهُمُ وَالْمَامُونُ وَدُورُهُمُ وَالْمَامُونُ وَالْمُولُونُ وَالْمُولُونُ وَالْمُؤْمِدُ وَالْمُؤْمِدُودُ وَالْمُؤْمِدُودُ وَالْمُؤْمِدُ وَالْمُؤْمِدُ وَالْمُؤْمِدُ وَالْمُؤْمِدُ وَالْمُؤْمِدُ وَالْمُؤْمِدُ وَالْمُؤْمِدُودُ وَالْمُؤْمِدُودُ وَالْمُؤْمِدُودُ وَالْمُؤْمِدُ وَالْمُؤْمِدُودُ وَالْمُؤْمِدُ وَالْمُؤْمِدُ وَالْمُؤْمِدُ وَالْمُؤْمِ وَالْمُومُ وَالْمُؤْمِ وَالْمُوالِمُ وَالْمُؤْمِ وَالْمُوالِمُ وَالْمُوالِمُ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُوالِمُ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُوالِمُ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُوالِمُ الْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُوالِمُ وَالْمُومُ وَالْمُؤْمِ ول
- 14. ﴿ وَمُورُ وَكُوْ وَكُو وَكُوْ وَكُو وَكُوْ وَكُو وَكُوْ وَكُوْ وَكُو وَكُو وَكُو وَكُو وَكُو وَكُو وَكُو وَكُوْ وَكُو مِنْ وَكُو وَالْمُ وَالْمُ وَكُو وَكُو وَكُو وَالْمُ وَالْمُ وَالْمُ وَالْمُ وَالْمُ وَالْمُ وَالْمُ وَ

4 | "; -

- 15.2.1 .15.2 بْمُرِمُوهُ رِحِهُ يُسْرُوْمِهُ وَسِّعِيْهُ عِلْمُعَالَمُ وَسِّعِيْهُ عِلْمُعَالِمُ صِرَوْدُ وِرْسُومُونُ وَرِ مُسْرِدُ مُونِيُّ مُونُونُ مُونِدُونُ وَرُونُ وَوَوْرُونُاسُ فَارُسُونُمُ "وَوَكُر رَوْ رَجَّ مِسِ"
- 15.2.2 צָפַשׁתֹא בַבְּנָבֶל כִילְבָשׁת צִבְּפַׁתְאָנִת תְלֵת בְלֵבְבֹי בְנָתִיקְבָּנֹי בְנָתִיקְבָּינֹ בְּנָתִיקְבָּי رُوَرُورُورُ بِهِ مِنْ اللهِ اللهِ مِنْ الله
- 15.2.3 كَازِيْمِ وَ سَسَمِهِ مُنْ كَا مُدَرِدُ شَارِسْ دُرَسْ وَيُرْمُونَ مِوْدُهُ وِرْسُرُمُنْ وَمُ مُرْسُرُ رُوَيْمُونَا ﴿ ﴿ مِرْدُونَ وَهُو مُرْوَدُهُ وَالْمُونِي الْوَوْمَ الْوَوْمَ الْوَوْمِ الْوَامِدِ الْ *د در کارو گورد و .*
- 15.2.4 وَيُرْوِر وِمَرَوْمِوْنَ وَمِروَمُوْشِرْ مُرْسِر وَمُرْوَنِي هِوَدُى وِمُرْمُونِور جَمِيْسُورَ
- 15.2.5 سَهُمُ مَنْ وَسُرُوسِهُ مُنْدِ، وَهُومَ وَوَعُ ٤ مَنْ وَسِهُ مَنْ مُ وَوَدُهُ وِرُسُرُهُ مَا وَرَا مُرَامَعُ مِنْ
- 16.1 هِ وَسُرُ رَسُرَسُرُو مُرِي وَ رُوْدُ يَ تُرْوَوُ 1 دَرِ رُسُرَرَوُسُوعٌ لَا وِرَسُرُمُونُو كُو مُنْ مُرْسُرُسُوهِ
- 16.2 حِرْدُدُ مُعْرُدُ سِوْرِدُرُدُدُونِ مُدِ مِوْرُ سِوْرُدُ وَمُرْسِرُ مِوْرُدُو مُرَدُ سَوْرُدُو مُرَدُ مُعْرِدُونُ مُرَدُ مُعْرُونُ مُرَدُ مُعْرُدُونُ مُرَدُ مُعْرُدُونُ مُرَدُ مُعْرُدُونُ مُرَدُ مُعْرُدُونُ مُرَدُ مُعْرُدُونُ مُرَدُ مُعْرُدُونُ مُرَدُونُ مُرَدُ مُعْرُدُونُ مُرَدُ مُعْرُدُونُ مُرَدُ مُعْرُدُونُ مُرَدُونُ مُرَدُ مُعْرُدُونُ مُرَدُونُ مُرْدُونُ مُرَدُونُ مُونُ مُرَدُونُ مُونُ مُ مُونُ مُونُ مُونُ مُ مُونُ مُونُ مُونُ مُونُ مُونُ مُونُ مُ مُونُ مُ مُونُ مُ مُونُ مُ مُونُ مُونُ مُ مُو
- 16.1 . 16.1 مَرِ 16.2 مَرْ رَوْرُر رُسُوسَ صِوَسْرَعُدُ وَسُمْرُونَ مِرْمُورُونَ مِرْمُونُونَ مِرْمُورُونَ مِرْمُورُونَ مِرْمُورُونَ مِرْمُورُونَ مِرْمُونُونَ مِرْمُونُونُ مِرْمُونُونُ مِرْمُونُ مِرْمُونُ مِرْمُونُ مِنْ مُورُونِ مُورُونِونَ مِرْمُونُونُ مِرْمُونُونُ مِرْمُونُونُ مِرْمُونُ مِرْمُونُ مِرْمُونُ مِرْمُونُ مِرْمُونُ مِرْمُونُونُ مِرْمُونُ مِنْ مُورِمُ مُونُ مِنْمُ مِنْ مُونُونُ مِنْ مُونُ مِنْمُ مُونُ مِنْمُ مُونُ مِنْ مُونُونُ مِنْ مُونُونُ مِنْمُ مُونُ مِنْمُ مُونُ مِنْمُ مُونُ مُونُونُ مِنْمُ مُونُونُ مِنْمُ مُونُ مُونُونُ مِنْمُونُ مِنْمُ مُونُونُ مِنْمُ مُونُ مِنْمُ مُونُ مُونُونُ مِنْمُ مُونُونُ مِنْمُ مُونُونُ مِنْمُ مُونُونُ مِنْمُ مُونُونُ مِنْمُ مُونُ مُونُونُ مُونُونُ مُونُ مُونُونُ مِنْمُ مُونُ مُونُ مُونُونُ مُونُ مُونُ مُونُونُ مِنْمُ مُونُ مُونُونُ مُونُ مُونُونُ مُونُ مُو

(سر) چوکٹر ریزروپیر

16. جۇنىر

ת המתבאה

6500036 🖀

- 17.1.1 وْحَرُونُونُورُو صُونُو رُحُرُدُ وَكُو وَ الْحَرُونُ وَوْ وَ الْحَرُونُ وَوْ وَ الْحَرُونُ وَ
- 17.12 ئىدۇسراۋھىزىر شوۋائىدى ۋە ئىسىدى كەردىك ئىدۇسى ورۇپىدى ئىرى شۇغىرى ئىر
 - 17.1.3 تاير رَيرِ خَيْرُوَسُرُويُ وِرَدُوْرِ مَنِي سُمْ مِنْ تَابِي (بَرَيِ سُمْ بِرِتَاثُرُ وَرِوَّسَرَدَ)
- - 17.1.5 تُرِرَدُ تَمْرَدُورِهُ جِوْرُ رَرَزَةً وَمُنْهُدُ وُمُرُورِهُ (خَنْرُورُ (خَنْرُورُ (خَنْرُورُ (خَنْرُورُ الْ
 - 17.1.6 جِ. دُبْ عِ مَوِسْ عُمْرُ سُوْرُ رُوْرُو رُدِ الْحِيدِ الْجِيدِ الْجَيْدِ الْجَيْمِ الْمُعْرِدِ الْجَيْدِ الْجَاءِ الْجَيْدِ الْجَاءِ الْمُعْتِي الْجَيْدِ الْجَيْدِ الْجَيْدِ الْجَيْدِ الْجَيْدِ الْمُعْتِي الْجَيْدِ الْجَيْدِ الْجَيْدِ الْجَيْدِ الْجَيْدِ الْجَيْدِ الْجَيْدِ الْمُعْتِي الْمِنْ الْمُعْتِي الْمُعْتِي الْمِيْعِي الْمُعْتِي الْمُعْتِي الْمُعْتِي الْمُعْتِي الْمُعْتِي الْمِنْ الْمُعْتِي الْمُعْتِي الْمُعْتِي الْمُعْتِي الْمُعْتِي الْعِيْمِ الْمُعْتِي الْمُعْتِي
- مو ترسر.
 - 17.1.9 "שַּלָכנ בֹ הַנְנֵבנ בֹנוֹ לִתְנֹבּ בֹנוֹ בִינוֹ בִינוֹ בִינוֹ בִינוֹ בְּנִינוֹ בִינוֹ בִּינוֹ בִינוֹ בִינוֹ בִּינוֹ בִּינוֹ בִינוֹ בִּינוֹ בְּינוֹ בְּיִינוֹ בְּבְּנוֹ בְּינוֹ בְּינוֹ בְּינוֹ בְּיִינוֹ בְּינוֹ בְּיִינוֹ בְּינוֹ בְּיִינוֹ בְּיִינוֹ בְּיוֹייִינוֹ בְּיוֹייִינוֹ בְּיִינוֹים בְּיִינוֹים בּיוֹיים בּיוֹיים בּיוֹים בּיים בּיוֹים בּייִים בּיים בּיים בּיים בּיים בּיים בּיים בּיבּים בּיים בְּיים בְּיים בְייים בְּיים בְּיים בְּיים בְּיים בְּיים בְּיים בְּיים בְּיים בְ
- 17.2.1 جِوْسُ رَسَرَرُ وَسَادُمَامُ دُوْسُرُمِ وَسَادُمَاهُدُ مُؤْمِهُدُ وَلِمُرْهُدُ دُعِرِ وَهِرَوْمُودُ عُ وْوَوْ وْ رُوْمْوْ وِمِرْ رَائِهُ مُعْرَدُهِ مُرْوَرِهُ دُوْرْتِهِ وَسَادُمُوهُ مُرْدُرِهِ وَوَ 17.2.2 هِوَسُرُ رَمَرَكُ وَمُرْهُدُ وَيْهِ وَيُوثِ رَمِرِ وَمِرَوَكُنْرُورِهُ خَنْوَوْ 4 (وَيْ خَسْرَوَ مُعْرَفُ مُنْوَفً رُدود دُبرورُور)
- برُجِ ٥٠ ١٠٠ كُرُو كُرُ كُرُو كُرُو كُرُو كُرُو كُرُو كُرُو كُرُو كُرُورُ كُورُ كُرُورُ كُورُ كُورُ كُرُورُ كُورُ كُرُورُ كُرُورُ كُورُ كُرُورُ كُرُورُ كُورُ كُ

5 | 5%

- (٦) دُرِدُو وَرُوْرُو وَرُوْرِ وَرَوْرُ وَرُوْرُ وَرَدُو وَرُوْرُ رَرَرُوْرُونَ دُرُدُو مُرْدَوُ مُرْدَوُ دُو وَرُوْرُ وَرُوْرُورُو מינים בי מינים מינים מינים בי אינים מינים מינים מינים מינים מינים במינים בי מינים בי מינים בי מינים בי מינים בי מינים בי מינים מינים בי מינים
- 18. هِ وَسُرْ هُ مُرَوْنَا يُمْرِيْهُ 18. هِ وَسُرْ جُسُرَسُرُهُ إِنْ هُسُونَا يُمْرِونُونَ وَرُدُو. رَبِرِ وَبِرَوْيُمُورُ رُدُيْ مُرْ لَا يُمْرِ وَرُدُو. وَسُرْمَرُ مُسْرَسُرُ وَمُرْمَرُ مُسْرَسُرُ وَمُرْمَرُ مُسْرَسُرُ وَمُرْمِرُ مُسْرَسُرُ وَمُرْمِرُ مُسْرَسُرُ مُسْرَبُونِ مُسْرَبُونُ مُسْرَبُونُ مُسْرَبُونُ مُسْرَبُونُ مُسْرَبُونُ مُسْرَبُونُ مُسْرَبُونُ مُسْرَبُونُ مُسْرَبُونُ مُسْرَسُرُ مُسْرَسُرُ مُسْرَسُرُ مُسْرَبُونُ مُسْرَبُ مُسْرَبُونُ مُسْرَسُرُ مُسْرَسُرُ مُسْرَبُونُ مُسْرَبُونُ مُسْرَبُونُ مُسْرَبُونُ مُسْرَبُونُ مُسْرَعُ مُسْرَانُ مُسْرَبُونُ مُسْرَبُونُ مُسْرَبُونُ مُسْرَبُونُ مُسْرَعُ مرور مورد بروسوسرو موس دو مدرور دو دو بروسوسرور مُورُوْسُورُمِ دُوْرُوْمُ دُورُوْدُ مُدْسُرُ وَوُدُ دُورُسُ الْدُورُسُ مِوْرِيْرُهُ عَلَى مُدُوْدُ

 - 18.3 موريدى فالمركد مورش الراري وكري والمرد المالي المراد المراد
- 19.1 درزر مؤرد درزور المورد و مؤرد مؤرد مردود مردود المردود 19. موره رُسَرُرُوْدُهُ 19.2 و دُرْمَرْهُ 19.1 دَرِ عُمَّرُونَهُ وَرِدُو مَهِرِدُنِ سَهْلِيْهُ عَسْفَر فَرُورُدُهُ دُوْرُدُهُ دُوْرُدُ ئے شرک ج
 - 19.3 مِوْمِوْ مُو رُوْمُ مِنْ وَثِرْقُ مُنْرَقِّ مِنْ عُوْمُ مُؤْمِدُ مُؤْمِدُ شُوَارُدُ شُوَيْرُونَ
 - 20.1 ﴿ وَوَرُو رُورُو وَرُو رُوعُ رِوْرِهُ الْمُوكِيدِ وَرُرُو وَرُرُرُو مِورُوهُ هُورُورُ الري الروائية والمراجدة و 20. وْرُعْرُمْدُ وْرُسْر 0x (122/1 \$5 mxv+2/1

موقع دُروً دُيْرُو.

- 21.1 وَبِمِ وَدُوْدُ، وَوَمُو دُوْرُوَدُ دُرْرُوَدُ بُرْسُومُو وَكُوْدُ دُسُوسُ وِدُوْدُ، وَوَسُرُ دُوْرُوَسُ وَسُرْسُ 21. جۇش ئىزرۇش רג ביתיתית פותרפי כ תורבות אר עלית סתרבות אר על גם לא אל ביליים לילי לא ביל אל ביל אל ביליים לילי בילי אל בילי 21.1.1 رَوْرُو وَمُوْرُسُونُ وِرَوْرِرُدُسُرُو، وَمِرْوَبُمُوْ وَمُرْوَبُونُ وَمُرْمُسُونَ فِي وَمُرْ وَمُرْوَدُهُ × כ כ 0 זַיית פיית.
- 21.1.2 كَاسْرُوْسِ / بَرْمُ شِيْرِ سَرْمُ بِرُوْ، وُسْرِي سُرَى ٤ دِيْرُسُو بِيْرَى ٤ دِيْرِسِ سَامَعُ عِي سَرْسُ وَيُمْوَكُسُو مؤكر أرزروك راسية وكرو

(٥) جور روور مرور مورد

- 22.1 و دُسَمُرُمُورُ رَمْرَرُو هُوَ مُرْهُدُ رُوْوَوُرُ رَوْعَ رِوَرُوسٍ هِوَسُرْ رَمْرَرُو وَيُرْهُمُونَا وَهُوهُ دُوَيُرُوسُ 22. چوکر رووش صِرُسْ رَزُوْوَرْ رَوْعُ رِوْرُوْ مُرْسَرُ وُسْرُوْ وَيُرْمُدُهُ رُسْمِرُهُ رَا صِوْسُ مِنْ عَدُولًا مُرْمِدُهُ
 - 22.2 ﴿ وَوَهُ رَوْوَهُ مُسْرِسُ مِ وَسُ مِ عَالَمُ مُسْرِعُهُ وَوَرُو مُوْعَرُورُ وَالْعَالِمُ وَرُو
- 22.3 حِوْرُ رُوْوُرُ رُوَعُ رُسُورُ اللَّهِ مُرْدِيرٌ سَيْرَاللَّهُ عَلَيْهُ وَاللَّهُ كَافَةُ وَاللَّهُ اللَّهُ وَاللَّهُ عَلَيْهُ اللَّهُ عَلَيْهُ عَلَيْهُ عَلَيْهُ عَلَيْهُ عَلَيْهُ عَلَيْهِ وَعَلَيْهُ اللَّهُ عَلَيْهُ عَلَيْهُ عَلَيْهُ عَلَيْهُ عَلَيْهُ عَلَيْهُ عَلَيْهِ عَلَيْهُ عَلَيْهِ عَلَيْهُ عَلَيْهُ عَلَيْهِ عَلَيْهُ عَلَيْهِ عَلَيْهِ عَلَيْهُ عَلَيْهِ عَلَيْهُ عَلَيْهِ عَلَيْهُ عَلَيْهِ عَلَيْهِ عَلَيْهِ عَلَيْهُ عَلَيْهُ عَلَيْهُ عَلَيْهُ عَلَيْهِ عَلِيهِ عَلَيْهِ عَلَا عَلَيْهِ عَلَيْهِ ع رُوُوْلُو كِيْرِيْلِ فَرِيْلُ كِيْلِ مُرْسِرُ كِيْسُورِ وَوَكُرَى صِوْلِ مِنْ عَجْدَدُو كَعْ دُدُوْ.
- 23 رُمْرَءً جِوْدُورُو 23.1 ﴿ وَوَ دَارِهُ وَرِسَادَ دَوَوُرِ وَوْرِ صَرْسٌ وِرَوْرِهُ وَرِسَادٌ دَوَوْرَ هَوُوْهُوَ سَرَدُ ، مَر دَوْرَوْدُو عُوَّير عرف عُرْش وِلرؤرة وَرسَّه بَعُرفرة. 2000
- 23.2 (مَرْرَوُ مُرَّامُ مُرَّوُرُ وَسُرْمُرُوسُ خَرْسُ رَدُّمِ، فَوْرَ دُرِورُرِ وِسُرَوْرِهُ رَدُ وِرَّسُرُوسُونَ مُسَوَدُ
 - 24.1 שְּבָישׁ בֹא הַ הַבְּנִישׁ בַּעִבּב בֹעִשׁ בַּעְבֹרב שׁ עשׁעשׁ בָּעְרבה שׁבְּעֹרב בּ 24. ﴿ وَرُسُرُ مُؤْمِنُهُ مُؤْمِنُهُ مُؤْمِدُ 24.1.1 مورَثر مشرَجْ رُدُوٌ وَمُرْمُرُسُونَ 500,00
 - 24.1.2 (مَرْزَوْسُونُ وِرْسُورُدُ (مَرْزَوْدُولُ وَيُعْرُدُمُ سُرُ ئرسر برسر وسرك
 - كاسرية مرؤسر
 - 25.1 دَرَرَءٌ صِوْسُرُهُونَاءُ هُمُرِيسٌ دِوْوُرُدُعُ نَامُوسٌ لِ 24.1 دَدِوَّ نَاسُونَسٌ وَبِرَرَدَةً صِوْسُهُمُنَاؤً. 25. שַּלָית הפּלָהשׁינים .25

- 26. ﴿ وَوَشَرْهُمُ أَرُونُونَا يُرْسُرُ دُورِ دُسْوْ سَرُسُوهُ بُرُ \$2022/G-20 (وَدُوكُوهُ وَ دَرِّ الْمُعْرَفُ مُنْ مُرْدُوكُ الْمُورِ وَمِ الْمُعْرَ נולם באלים את לתל אליתי. ﺋِﻨًﻪﻫُﻨًﻪ ﺗُﺮِﻨًﻬُﻤُﻨًﻪ ﻣૂ–ﻣﻨﺸﻮﻣِﺘﺮﺩﺯﯗﻟﺮ ﺑﺮﺯﺯﺩﺗﯿﻨ צﺮﺩﻩ ﺩﺳﻨﺰ) ﻣﻨﺮ ﺗﺮﻟﺒﺮﻫﻮﺗﺮﺯﺯﺩﻩﺯﻩ.
- 27.1 مِدْوُسٌ دُوِدُسٌ صِوْسٌ (مَرَرُونِي يُورُونُونُونُ وَدُووُوُمُدِ (مَرْرُوسُونُ وِالْسُونُ 27. وركس كابور كالمرس رَرَرُو وَرُوسُرُورُ وَوَرُورُونُ وَوَرِيرُورُونُ وَرُوسُورُ وَرُوسُونُ وَفَا وَرُوسُونُ وَوَرُورُونُ ٠/ ١٥/٥١/١٥ و ١٠/٥ و ١٥/٥ و
- 27.2 ﴿ وَمُرْهُمُ اللَّهُ وَمُورَوْرُ وَمُرَكَّوُهُ وَاللَّهُ مُدَّهُمُ مُلَّالًا مُلَّارِهُ مُلَّالًا مُلَّارِهُ مُلَّالًا مُلِّلًا مُلَّالًا مُلِّلًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلِّلًا مُلَّالًا مُلِّلًا مُلَّالًا مُلِّلًا مُلَّالًا مُلِّلًا مُلِّلًا مُلَّالًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلَّالًا مُلِّلًا مُلِّلًا مُلَّالًا مُلَّالًا مُلِّلًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالِمُلًا مُلِّلًا مُلِّلًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلِّلًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلّلًا مُلَّالًا مُلِّلًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلِّلًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلِّلًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلِّلًا مُلِّلًا مُلَّالًا مُلَّالًا مُلِّلًا مُلِّلًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلِّلًا مُلَّالًا مُلّلًا مُلَّالًا مُلِّلًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلَّالًا مُلِّلًا مُلَّالًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلَّالًا مُلَّالًا مُلِّلًا مُلِلًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلِّلًا مُلّ
 - .28.1 ﴿ ﴿ وَرُوْمُ رُمَامُ رُمُ وَرُوْمُ وَرُوْمُ رَمَامُ وَرُوْمُ رَمَامُ رَمَامُ رَمَامُ رَمَامُ وَرُوْمُ رَمَامُ وَرُوْمُ وَرَوْمُ رَمَامُ وَرَوْمُ وَمُوْمُونُ وَمُؤْمِدُونَ وَمُؤْمِدُونَ وَمُؤْمِدُونَ وَمُؤْمِدُ وَمُؤْمِودُ وَمُؤْمِدُ وَمُؤْمِدُ وَمُومِ وَمُؤْمِدُ و مُؤْمِدُ وَمُؤْمِدُ وَمُؤْمِدُ وَمُؤْمِدُ وَمُؤْمِدُ وَمُؤْمِدُ وَمُؤْمِدُ وَمُؤْمِدُ وَمُودُ وَمُودُ وَمُؤْمِدُ وَمُؤْمِدُ وَمُؤْمِدُ وَمُؤْمِدُودُ وَمُودُودٍ وَمُؤْمِدُ وَمُودُ وَمُودُ وَمُودُ وَمُؤْمِدُ وَمُؤْمِدُ وَمُودُ وَمُودُودٍ وَمُودُودٍ وَمُؤْمِودُ وَمُودُ وَمُودُ وَمُودُ وَمُودُ وَمُودُ وَمُودُ وَمُودُ وَمُودُ وَمُودُ ومُودُ ومُؤمِدُ ومُودُودٍ ومُؤمِدُ ومُودُ ومُؤمِدُ ومِنْ مُودُ ومُودُ ومُودُودٍ ومُؤمِنَا لِمُ مُودُ ومُؤمِنَا لِمُ المُعْمِودُ ومُؤمِدُ ومُودُودٍ ومُؤمِنَا لِمُودُ ومُودُ ومُودُ ومُودُ ومُودُ ومُؤمِدُ ومُودُمُ ومُودُودُ ومُودُ ومُودُمِودُ ومُؤم 28. صِوْسَر مُرورَهُوْمَمَّ 2 × 0 × 0 × 5 × 5 התל בית
- 29.1 وَوَسُو لَا وَاللَّهُ لِي مُرْمُو وَ سَارُمَانَيْ وَاللَّهُ اللَّهُ اللَّلَّالِي اللَّهُ اللَّ 15330000 .29 05 (رُرُدُ) وَوَرُدُ وَمُدُورٍ صِوْسٌ مَّرِدُونِهِ وَمُعْمِرٍ وَمُعْمِرٍ وَرَدُو وَسَامُونُ دُرُونُ ستررز نرسر سور لا لا كالرو.
- 29.2 و دُرُوَّهُ 28.1 دَرِ صَرَّرُ مُرَّرُ مُرَّرُ دُوْرُ وَمُوْرِدُ وَرُوْرُوْرُ رَرُّوْ صُوْرُوْرُ رَ خَرِرْمُوْرُ رَ
- 29.3 دره المؤود كر المركز و كرور و و المركز و ال

(٤) رُسُرُرُوسُ عُرُ سُورِ مُرْمِعِ مُورُ

- 30. عن سور دريو
- 30.2 مِيْ سَمِرْمِعِ دُوْدُرُ رُرُرُوسُ عَرْسِ سَمُرَالُوسُ دُوْلُولُمُ عُسْرَالُسُ سُرُونَ وَوَرِيْرُتُهُ دُر وَ وَسَمْرُ وَوَرِو وَرُول وَرُسْرِسْ مَوْ وِسُوسِ عِي رَسُوسُوسْ وِ وَسَمْرُ مَرَّهُ وَرُولُو سَمِرْ مِع سَرَوْعَ

دُيْرُ عِلَى مِنْ مِنْ مُرْمِعِ مُرْمِرِهِ دُوْدُ مُرْدُرُدُهُ عَدُورُ 7 دُرِ رُوْمِرِرُو. 30.3 صِوْرُ مُ وَرَوْمُ مُعَ وَيُرْمُو رُمَامُ رُمُوكً مُرِيْرُو وَمِرْدُو وَمِرْدُورُو مُرَادُورُورُ وَرَدُو

) אין די מי איניא איניניל איניניל בא איניניל איניל איניניל איניניל אי

- 30.4 ﴿ وَوَ وَرُورُ وَ وَرُدُ رَرَرُ وِ وَمُرْ مَرَرُ وِ وَمُرْهُمُ وَمُورُ وَ وَوَهُ وَمِرْدُ مُرْوَهُ وَ وَرُدُ وَكُورُ وَمِ وَرُورُ وَمِورُ مُرْوَهُ وَوَكُرُ وَمُرْوَمُ وَمُرْدُ وَمُومُ وَوَكُرُ وَمُرْدُ وَمُومُ وَوَكُمْ وَمُرْدُ وَمُومُ وَوَكُمْ وَمُرْدُ وَمُرْدُ وَمُومُ وَوَكُمْ وَمُرْدُ وَمُرْدُ وَمُرْدُ وَمُرْدُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُرْدُ وَمُرْدُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُرْدُ وَمُومُ ومُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُؤْمُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ وَمُومُ ومُومُ وَمُومُ ومُومُ ومُومُومُ ومُومُ ومُومُ
- 31.1 دۇ ئۇس ئۇرى كۆرۈك دىر كۆركۈرىدى ئۇرۇغۇ كۆردىكى ئۇرۇغۇ كۆركى دۇرۇكى كۆركىكى كۆركىكى كۆركىكى كالىرى كۆركىكى 31. مُرْءُ وُسُرْتُ وَمِثُ בתר בניטווי دُيْرِ دُيْ گُرْسُ
- 31.2 دُوْرُدُ دُوْرُدُ وَرُدُ وَرُدُ وَرُدُ وَرُدُ وَرُوْدُ مِنْ وَكُورُ دُوْرُ دُوْرُ دُوْرُ وَرُدُمَ وَرُدُودُ وَرُودُ وَرُدُودُ وَرُودُ وَرُدُودُ وَرُدُودُ وَرُودُ وَالْمُودُ ولِودُ وَالْمُودُ ولِودُ وَالْمُودُ ولَالِهُ وَالْمُودُ وَالْمُودُ وَالْمُودُ وَالْمُودُ وَالْمُودُ ولِودُ وَالْمُودُ ول ؤرسُود وتوسرج .91722 (2016) .91729 20 X92173X
- 31.3 مُدْوَ وَمِ مُرْدُو مُو رَمَرُو وَمُرَوْدُو مُو مِرْدُو وَمُرْدُو وَمُرْدُو وَمُرْدُو وَمِرُدُو 45 (سَّدِ مُ وَرُدُ) وَوَرُدُ وَمُرْدُهِ رُدُو وَرُدُ وَمُرْدُو وَرُدُرُو وَرُدُرُو وَرُدُرُو وَرُدُو
- 31.4 دُوْهُ وَرُبُ وَرُدُ دُورِ رُمَرَةً وَرُوسُونَ دُو وَرُبُ وَرُبُ وَرُبُ وَرُبُ وَرُبُ وَرُبُ وَرُبُ وَرُبُ בינונים בינינים שתעונים ינפים בפינונים בינים בינ ב בצב משת בעת בנת של העל הפל בצת של הר ביריל מול מול מול בל היא באת בל היא בצת של בל היא בצת של בל היא בצת של היא בצת של היא בצת היא مُسْرَسُرُو دُوْدُ سُرُدْسُاءُ عُرُورُ و دُرِ مُؤْسِرُهُ.

- 32. 32. 32. 32. 32. 32. 32. 300,000/- <math>32. 32.
- 33.6 33.1
- 33.3 36.3
- 33.4 عَرْدُوْهُ وَ وَرُدُرُهُ فَ فَارِقُو وَ 17.09 وَدِ صَرَّرَانُوْهُ وَ وَرُدُو وَ فَا فَرَوْرُ وَ لَا عَرَّ عَرْهُوهُ وَ وَرُدُو وَرُدُ وَرَرْنُوْدُونَ وَيَعْرِدُونُو فَ دِّرِانُو وَ فَا عَامُونُ وَمَا وَرُو اللهِ الل

8 | "; -

مَنْ مُنْ 3 دُرُونَ دُرُونَ دُرُونَ دُرُونُ وَدُونُونُونُ دُرُونُ وَدُونُونُونُ وَدُونُونُ وَدُونُونُونُ وَدُونُونُ وَدُونُونُ وَدُونُونُ وَدُونُونُ وَدُونُونُ وَدُونُونُ وَدُونُونُ وَالْمُونُ وَلَانُونُ وَلِينُ وَلِينُونُ وَلِينُ وَلِينُونُ وَلِينُ وَلِينُونُ وَلِينُ وَلِينُونُ وَلِينُونُ وَلِينُ وَلِينُ وَلِينُ وَلِينُونُ وَلِينُونُ وَلِينُونُ وَلِينُونُ وَلِينُ وَلِينُونُ وَلِينُ وَلِينُونُ وَلِينُ وَلِينُ وَلِينُونُ وَلِينُونُ وَلِينُونُ وَلِينُونُ وَلِينُونُ وَلِينُونُ وَلِينُونُ وَلِينُونُ وَلِينُ وَلِينُونُ وَلِينُ وَلِينُ وَلِينُونُ وَلِينُونُ وَلِينُونُ وَلِينُونُ وَلِينُونُ وَلِينُونُ وَلِينُونُ وَلِينُ وَلِينُ وَلِينُ وَلِينُونُ وَلِينُ وَلِينُ وَلِينُونُ وَلِينُ وَلِينُ وَلِينُ وَلِينُ وَلِينُ وَلِينُونُ وَلِيلُونُ وَلِيلُونُ وَلِيلُونُ و

•	
35.1 "وَسَرُرُونُ وَبِرُونُمُ" مَوْثُر صَرُورُ رُوسٍ مِوْفُرْدُومٍ رُوْبُونُ بِرُودُو مُرْسُورُ رِقُرُدُ	35. وُسُرُنْ يُرْسُرُ
رئ.	
35.2 "وَسَاوُمَاهُ رَقُولُو كُورُهُ" مَوْرُ فَسُرُورِ دُوسٍ، دُ وَسَادُمَاهُو مُعْرِفِرُورُ دُورٍ عَهُ رُمْرَكُ	
ر ۱ () ا وَمُورُورُ	
35.3 "وَسَوْرَنَوْ" نَوَرْ فَسَرُورِ رُوَسٍ نَسْرُهُ مِنْ هُ سَمِعْ وَرِ فَرَسُرْنَارُورِوٌ وَسَوْرَنَاهُ شَوْمَ رِوْوَمَرُوْ.	
35.4 "وَسَادُونُو دُوْدُ الْمُورُ وَسُرُورُ رُوْسِ دُرُهُ فَوُدُرُ دُرُدُونُ وَسَادُمُو وَ يُرِدُونُ فُرُوسُ وَسَادُنَا	
יוני ביונים נייני ביונים ביונים. נפתם באפטת בנת בבורים.	
35.5 "رُرُهُ الْوُرُدُ" مَوْرُ فَسْرُورُ رُوْسٍ وَسَوْمَاتُودُ وَبِرِوْبُرُهُرُ، وَسَوْمَاتُو رَقُولُو وَبُرَّهُ وَرُوْر	
י יייט אר פר פר אין איני פר אין איני פר אין איני פר אין איני פר איני	
المرام المركز ال	36. בתעתות בל בניבה
תים בים " היים לה היים בים לה היים בים היים בים בים בים בים בים בים בים בים בים	
36.2 دُدُوَ مُرْهُ وَمُرْهُ وَمُرْهُ وَمُرْهُ وَرُدُو وَرُدُو مُرْدُونُهُمْ مِرْدُونُ مُرْدُونُ مُونُ مُرْدُونُ مُرْدُونُ مُونُ مُ مُونُ مُونُ مُونُ مُونُ مُونُ مُونُ مُ مُونُ مُونُ مُونُ مُ مُونُ مُ مُونُ مُ مُونُ مُ مُونُ مُ مُونُ مُونُ مُ مُونُ مُ مُونُ مُ مُونُ مُ مُونُ مُ مُونُ مُ مُونُ مُونُ مُ مُونُ مُ مُونُ مُ مُونُ مُ مُونُ مُ مُونُ مُ مُونُ مُونُ مُونُ مُ مُونُ مُ مُونُ مُ مُ مُونُ م	
ישל בל בל מל מל בל מל	
פִינֶבֿת תֹפֿיתַתֹפֿי.	
0 - 1 - 1 - 1 - 1 - 1 - 1 - 1 - 1 - 1 -	
0 (0 (1.3 × ~ ~)	
0 606 0 6 	
' () ' ()	
: ° ' ° ' ° ' ° ' ° ' ° ' ° ' ° ' ° ' °	
: " : " : " : " : " : " : " : " : " : "	
ישים בל מישים בל מיש	
נני 0 / 0 / 0 / 0 / 0 / 0 / 0 / 0 / 0 / 0	
37.1 כ הרש פרב בעל על על בי בי הרעם האל היי באל בי על על בי	37. حرشونش تونگرفرنا
מר 6 מין	0 2 2 3 4 1 0 1 0 1 1 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2
נננים חר מינים ל מתפיעת הפי	
37.2 و دُرْمَرُهُ 37.1 كَرُو دُوْمُ دُرُورُ رُرُسُ وَمُرْمُونُ دُسَرُنَوْهُ رُرُوبُ صُرُرُ رُوْدُنْ بِمِرْدُ دُرُوبُ	
38.1 مَرْمَامِ وْوَرْسَرُرْ وْسَرُرْوْوْ 10 (رُمَارُ) وْرَوْبُ لْهِرِيْرْ مُرْمَرْ وْسَرُوْسْ وْسِرَوْ وْسَرَارْ وْسَرَوْسْ وْمِيرِدِّر وَوْ وَسَاوْمَاهُو	38. مُرَّارُمُّور بِرْقُرْدُمُّ
وِوَمُوصُومٌ وَمُرَّهُ وَمُرْدُو مُرْدُو مُرْدُو فِي وَوَهُرُمُو مِرْدُودُ وَ 10 (دُمَارُ) فَرَوَتُ تَهْرِيرُ وَسَادُمَاهُ	0 2 2 4 1 1 2 4 9 1
פי איים ביין איים היים איים איים איים איים איים איים	
38.2 مَرْمَ وَوَمْرَدُ وَسَرْدُوْهُ وَسَرْرُنَهُ وِلَهُ صَالِمٌ وَكُوْهُمْ (وَوَرْسُرُ) رَوَّوُوْمٍ مَرْمَوْد وَوَوَرُدُو.	
ל ב ל ב ל ה ל ה ל ה ל ה ל ה ל ה ל ה ל ה	
38.3 دره المؤدِّد و فَرَدُور مَام الرَّرْدُمُ و فَرَامِهُمُ فَوْسٍ مَام الرَّرْدُمُّ رَفَّرُودُسُرُرْ دِفُورْسَاسُ	
٧٥ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١ ١	
ארשיים אין ארשיים אין ארשיים אין ארשיים אין	
رور ۱۰ اور ۱۰ ۱۰ ۱۰ ۱۰ ۱۰ ۱۰ ۱۰ ۱۰ ۱۰ ۱۰ ۱۰ ۱۰ ۱۰	

9 | "; -

	1
39.1 . הרים הפכל בהבתם עות של אל היש בה ברים להבתם בל ברים ברים בל ברים ברים ברים ברים ברים בל ברים בל ברים בל ברים בל ברים בל ברים בל ברים ברים ברים ברים ברים ברים ברים ברים	39. مُرْهُ صُوْدُهُ وَمُعْرِهُ
ر ۱۵ د د د د د د د د د د د د د د د د د د	
ביל הס ב בר 0 הס החים המים ב בינות שומב בפר הפונית בינות פינות מים פינות פינו	
39.2	
39.3 و ١٥٠٥ ريوزي ويودي دوي دوي دوي دوي و در دوي	
دُوْرُورُ مُرِدُمِ وُرُعَ سُرَدُ وُرُمُرُهُ رِهْمُومُ مُرْمُ مُرَامُ مُرَامُ اللَّهِ هُرُدُ شُوهُ دُمَادُهُ مِرَدُ وَرُدُومُ	
رُسِي وَرُ (بُرُ مُ مِرْوُهُ مُرَّدُهُ وَبُمُوهُمُاءٌ) وِرَسْمِمُارُمْ وَسُومُمُ مِرْسُوسُوسُ وَرُورُهُ رَوْوُدُو	
י מי	
39.4 دُسَمْرَ رُوْدُو وَمُرْسُرُ وَمِوْرَمُوسُ وَمِرْدُكُو مُرْدُكُو مُرْدُكُو وَمِرْدُكُو وَمِرْدُكُو وَمُرْدُكُو وَمُرْدُكُونُ وَمُرْدُونُ وَمُونُ وَمُرْدُونُ وَمُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُونُ وَمُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُرْدُونُ وَمُونُ وَمُونُ وَمُونُ وَمُونُ وَمُونُ وَالْمُونُ ولِنُ وَمُونُ وَمُونُ وَالْمُونُ وَالْمُ وَالْمُونُ والْمُونُ	
0 % א כבל אינם א ניסים כבל אינם אים אים אים אים איני מיסים איני ביסים איני ביסים בי	
ל ב אם המימים תפאע מת בקפית תפי	
39.5 و مُدُمُ مُوْوَدُ 39.3 وَسُرُ وُدُمُرُهُ وَرُمُوهُ مِهْدُعُ مِعْدُمُ وَمُرَاءُ مُرَوَعُ وَدُمُرَهُ	
ל בארט מו ל בר בין ל מו בין ל אירים בין ל מו בין ל מין בין ל מו בין ל מין בין ל מין בין ל מין בין ל מין בין ל הפאממת פרת בקהת פר ביל בל פר ביל בין מו בין	
·	
40.1 دُرُهُ اللَّهُ وَدُورُورُ وَدُورُورُ وَسَارُنَاهُ الرَّسِ وَالرَّوْ وَرُورُورُهُ وَوَرُورُ وَرُورُورُ وَوَرُورُ وَرُورُورُ وَرُورُ وَرُورُورُ وَرُورُورُ وَرُورُورُ وَرُورُورُ وَرُورُورُ وَرُورُ وَمُورُورُ وَالْمُورُ وَرُورُ وَرُورُ وَالْمُؤْمِنُ وَالْمُورُ ورُورُ وَالْمُؤْمِ وَالْمُورُ وَالْمُورُ وَالْمُؤْمِ وَالْمُورُورُ وَالْمُؤْمِ وَالْمُورُ وَالْمُؤْمِ وَالْمُورُ وَالْمُؤْمِ وَالْمُورُ وَالْمُورُ وَالْمُؤْمِ وَالْمُورُ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُورُ وَالْمُؤْمِ وَالْمُورُ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُورُ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُورُ وَالْمُورُ وَالْمُورُ وَالْمُؤْمِ وَالْمُؤْمِ وَالْمُورُونُ وَالْمُورُولُولُولُولُولُولُولُولُولُولُولُولُولُ	40. قىرۇس ئىترۇر
60,000,000 61633 3 C 2 - 4 M 2 M C 10 6 .	0 0 0 0 0 10 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0
40.2 وَسَوْمَا هُوْ وَ وَوَ رَدُو - 5,000,000/ (وَسُ وِوَرَسُ) تَدُولِرُرُوْوَمَ وَرُدُ وَوَوَرُسَرَوَ وَرِسً	"
مَاسِ عَاسٍ ، فَيْ وَهُ رَدُدُ 0.005 (يُؤْرِسُ فَيْ سَوْرُ سَوْرُ وَرُدُ) دُّ دُسَرَنْ نُرُوسُ فَى دُورُو وَدُورَ وَمُر	
רבו בי	
CP*0.005*LD = 2222	
CP (تارور در	
LD (رق المرمية عرب): المرمية وداد والمرمية والمرمية والمرمية المرمية	
40.3 وَسُورُ وَسُورُ وَسُورُ وَسُورُ وَسُورُهُ وَسُورُهُ وَسُورُهُ وَمُرْهُ وَاللَّهُ وَاللَّهُ وَسُورُ وَسُورُهُ واللَّهُ وَسُورُهُ وَاللَّهُ وَسُورُهُ وَاللَّهُ وَسُورُهُ وَالْمُ وَسُورُهُ وَاللَّهُ وَسُورُهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَسُورُهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَالْعُولُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّالِمُ وَاللَّهُ وَلَّهُ وَاللَّهُ وَاللّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ ولِهُ وَاللَّهُ وَاللَّالِلِ لَلَّاللَّهُ وَاللَّهُ ول	
יולר בל המל של האל בל האל של האל בל האל של האל בל האל של האל בל האל של האל בל האל בל האל של האל בל	
ה אל לא היי לא	
40.4 وَسَوْرَاوْدُ وَوْ دُوْدُ دُوْدُ الْمَارِينَ الْمِرْسَ الْمِرْمُ الْمِرْوْدُ وَلِالْمَاعُ الْمُؤْمُ الْمُرْدُ الْمِرْسَالُومُ الْمُرْدُ الْمِرْمُ الْمُرْدُ الْمُ	
ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה ה	
41.1 התפי פרצה פתית עת בתפ ביירוש בתחים בתחים לבל ביל ביל ביל ביל ביל ביל ביל ביל ביל	41. دې پروسرچ
(,,),,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,	۵ ، ۶ ، ۵ . ۵ <u>۵ ، ۶</u> م مرسر
41.2 كى دەرە ئەرۇرى ئىرى ئىرى ئىرى ئىرى ئەرى ئەرى ئىرى ئى	
سرد ؤرق دُسَارُمُ مُرْدِرْ دُسَامُ مَا وَدُوْدُ مُرَامِنَ مُؤْسِوْ مُدَّامِ وَمُنْ وَمُرَّا مُرَدِّدُ مُرَّا وَمُرْدُدُ	
ב ב ל ל ל ל ל ל ל ל ל ל ל ל ל ל ל ל ל ל	
سرگ رم می می می دودده کی درد کرد کی کرد کرد کی کرد	
ים אים בל אים בל היותר באים בל אים בל היותר בל אים אים בל היותר ב	
42.1 وَسَوْمَوْمُ سِرْوْسُ صُرُومُ وَمُرُومُ وَسِوْمِ عِنْ رَبَرُوْوْمُ، رَمَوْدُ مَهُوْمُورُومٌ دُى عُرْوًا	42. دُوْ دُوُّرُنْمُوْرُ
رَوْدِ لَيْهِ وَرِوْ رِسْ مِسْمِلًا، سَرْوَمُ لَسْرَسُوْعُسْعُ، سَرْوَمُ دَسَارُمُو سُوْوُرُمْ لَيْدُو رُوْرُو	
ל ב ל ל ל ל ל ל ל ל ל ל ל ל ל ל ל ל ל ל	
42.2 و دُرُورُو 14.1 كَرِوَّ مُرَرُّهُ وَسَرَّدُو يَ يَكُو يُرَّا يُرْمُو يُرَبِّ وَرَبُو مِوْرُهُ وَمِلْ يَرَاءُ مَرَّدُو مِوْرُهُ وَرَبُو مِوْرُهُ وَرَبُو مِوْرُهُ وَرَبُو مِوْرُهُ وَرَبُو مِوْرُهُ وَرَبُو مِوْرُهُ وَرَبُو مِوْرُو وَرَبُو مِنْ مُرْمِعُ مُرْمِعُ وَرَبُو وَرَبُو مِنْ مُرَاءُ وَرَبُو مِنْ مُرْمِعُ مُرْمِعُ وَرَبُو وَرَبُولُو وَمُوالِمُونُ وَيُولُو وَيُولُو وَيُولُو وَيُولُو وَيُولُو وَيُولُو وَيُولُو وَيُولُولُونُو وَيُولُولُونُو وَيُولُولُونُو وَيُولُولُونُو وَيُولُولُونُو وَيُولُولُونُو وَيُولُولُونُو وَيُولُولُونُونُو وَيُولُولُونُونُو وَيُولُونُونُونُ وَيُولُونُونُونُ وَيُولُونُونُ وَيُولُونُونُونُ وَيُولُونُونُ وَيُولُونُونُونُ وَيُولُونُونُونُ وَيُولُونُونُونُ وَيُولُونُونُ وَلَا لَا لَالْعُلُولُونُ ولِي لَا لَالْعُلُولُونُ وَلَا لَالْعُلُولُونُ وَلَا لَالْعُلُولُ وَلَا لَالْعُلُولُونُ وَلَا لَالْعُلُولُونُ وَلَا لَالْعُلُولُولُونُونُ وَلَالِهُ وَلِي لِلْمُولِولُونُ لِلْمُولُولُونُ وَلَالِهُ وَلِمُولُولُونُونُ وَلِمُولُولُولُولُولُولُولُولُولُولُولُولُولُ	

6500036 🖀

ب*ازرً* | 10

-« · · · · · · · · · · · · · · · · · · ·	
42.3 . وَرِ وَسَهُمُ هُوَ } وَسَهُمُ هُمْ شَرِقُ مِنْ وَ لِهُمْ وَلِمَ وَكُمْ وَلَمْ وَالْحَرْدُ وَلَمْ الْحَر رُمُون وَرِ وَسَهُمُ هُونَ وَرَامُ وَلَمْ وَلَمْ وَلَمْ وَلَمْ وَلَمْ وَلَمْ وَلَمْ وَلَمْ وَلَمْ وَلَا مُعْدَد	
ר ' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' ' '	
\(\chi \chi \chi \chi \chi \chi \chi \chi	
42.4 و دُدْوَّدُ 42 دُرهُ وَ سَدْرَامُوْدُ عِنْ مِيرُسْ وَبِرَدُسْ 28 (رَبُرُوسْ) فَرَوْرُدُ مُيْرُدُ	
تى دوس درس ئىسى دَرْدُرْدُو. در برغى شىش درستى 5% (دُرد درستىدى) درستىدۇر	
.50.75	
43.1 دِ دُرُهُ مُوْدُوْدُر دُرُوُنِّمُ مُرْمِنْ مُرْمِنْ دُوْدُ مُرْمُنْ دُوْمُ وَمُرْمُ مُرْهُمُ وَوَجُرُمُ دُوْمُ وَمُرْمُ مُرْهُمُ وَالْمُومُ وَمُرْمُرُهُ مُرْمُ مُومُ مُرْمُ مُ مُرْمُ مُرْمُ مُ مُرْمُ مُرْمُ مُرْمُ مُرْمُ مُرْمُ مُرْمُ مُ مُرْمُ مُرْمُ مُ مُ مُرْمُ مُ مُ مُرْمُ مُ مُ مُرْمُ مُ مُرْمُ مُ مُ مُرْمُ مُ مُ مُرْمُ مُ م	43. دُرُسِرُسُرٌ مَاسُرَعُسُ
رده الله الله الله الله الله الله الله ال	,
مرادرد ساه هر در دره ساوس هرور در درور در درور درورد د	
0,20(1("2") 0,20 "01 "0 "0,20" 0 "0" "0" "0" "0" "0" "0" "0" "0" "0	
77807 7 20 20 10 10 10 10 10 10 10 10 10 10 10 10 10	
43.2 د دره اورد کرش درور درست کرد	
\$\(\begin{aligned} \begin{aligned} alig	
מיש צר שתייל לי	
المُعْرَةُ وَ وَسَارَامُ وَوَ وَ مُرْسَامِنَ وَالْمُوسِ وَ مُوسِمِ وَمُوسِ وَمُوسِ وَوَقَى وَرَسَاسُ وَمُوسِ وَمُوسِ وَمُوسِ وَمُوسِ وَمُوسِ وَمُرْسَاسُ وَمُوسِ وَمُوسِ وَمُوسِ وَمُرْسَاسُ وَمُرْسُ وَمُرْسَاسُ وَمُرْسُولُ وَمُرْسَاسُ وَمُرْسُولُ وَمُرْسُولُ وَمُرْسُولُ وَمُرْسُولُ وَمُرْسُولُ وَمُرْسِمُ وَمُرْسُولُ وَمُرْسُ وَمُرْسُلُولُ وَمُرْسُلُولُ وَمُرْسُولُ وَمُوسُولُ وَمُرْسُولُ وَمُرْسُولُ وَمُوسُ وَمُوسُولُ والْمُوسُ وَمُوسُ وَمُوسُ وَمُوسُ وَمُوسُ وَمُوسُ وَمُوسُولُ وَمُولُ وَمُوسُ وَمُوسُ وَمُوسُولُ وَمُوسُولُ وَمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ ولِهُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُ وَالْمُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُوسُ وَالْمُو	44. غُرْبُ رُمْرِ دُرْرِ
ה' ה	مر مرد
45.1 دره او د د کرس رکرس (کرم د کرش ورک درس) برد کورس کر شرک کرکس د سام مرکس د)	45. برغ شر شکر ترب
رُدُهُ اللهِ المِلمُلِي المِلمُلِي المِلْمُلِمُ اللهِ اللهِ اللهِ اللهِ اللهِ	ה' ב'
(زُرْدُ دِسْرُ سُرُونُ وُرِبُ دُرُفُ وَرُدُ دُرُونُ دُرُونُ مُرْدُنُ دُرُونُ مُرْدُنُ دُرُونُ مُرْدُنُ .	
45.2 وَسَمْرَمُونَدُ وَيُرْهُو وَسَرَانُو وَ رَوْرَو وَ وَلَالِمُ اللَّهِ وَلَا مُرْدُو مِوْلِمُونُ مِوْدُ مُدُدُ وَلَا (وَرُدُ	
ريد سَرْدَهُ) دُرُو وَ وَرِدُ وَرُدُوْ	
$(\tilde{z}_{-},\tilde{z}_{-}$	
مْرُورُدُرُونُو مُنْ يُسْرِسُرُونُ وَسَادُمَاهُ سِرِقَامٌ 6 (رَدُرُ) وَسَافِرُوسُوْوُرُ (بِرِجْامُ سَاسُرُ وَدُورُهُ	
رَدُوْدُوْر) برغير سُور وَرِد الله رُسُوهُ يُر عَادُنا وَ الله الله الله الله الله الله الله الل	
45.4 و دُرُورُدُ 45.3 کَرِوَّ دُورُدُ مِنْ شَاسَ وَرِبُ مُسَوْمً وَرَبُ وَمَامِرٌ وَسَادُنَاهُ سِرِمُرُوَكُورُ وَرَا وَمَامُورُ مِنْ وَمَامُورُ وَسَادُورُورُ وَسَادُورُورُ وَسَادُورُورُ وَسَادُورُورُ وَسَادُورُورُ وَسَادُورُورُ وَمَامُورُ وَمُورُورُ وَمُعْمِرُ وَدُورُ وَمُعْمِرُ وَدُورُ وَمُعْمِرُ وَدُورُ وَمُعْمِرُ وَدُورُ وَمُعْمِرُ وَدُورُ وَمُعْمِرُ وَدُورُ وَمُعْمِرُ وَدُورُورُ وَمُعْمِرُ وَدُورُورُ وَمُعْمِرُ وَدُورُورُورُ وَمُعْمِرُ وَدُورُورُ وَمُعْمِرُ وَدُورُورُورُ وَمُعْمِرُ وَدُورُورُ وَمُعْمِرُ وَدُورُورُ وَمُعْمِرُ وَدُورُورُ وَمُعْمِرُ وَدُورُورُ وَمُعْمِرُ وَمُورُورُ وَمُعْمِرُ وَمُورُورُ وَمُعْمِرُ وَمُورُورُ وَمُعْمِرُ وَمُورُورُ وَمُعْمِرُ وَمُورُورُ وَمُعْمِرُ وَمُورُونُ وَمُعْمِرُ وَمُورُورُ وَمُعْمِرُ وَمُورُورُ وَمُعْمِرُ وَمُورُورُ وَمُعْمِرُ وَمُورُورُ وَمُورُورُ وَمُورُورُ وَمُورُورُ وَمُعْمِرُ وَمُورُورُ وَمُعْمِرُ وَمُورُورُ وَمُورُورُ وَمُورُورُ وَمُعْمِرُ وَمُورُورُ وَمُورُورُ وَمُورُورُ وَمُعْمِرُ وَمُورُورُ وَمُورُورُورُورُورُورُورُورُورُورُورُورُ وَمُورُورُ وَالْمُورُورُ وَمُورُورُورُورُورُورُورُورُورُورُورُورُورُ	
י - כ ב כ ב כ 5 . היית ב ב מי מקיים פ . המית ב ב מי מקיים פ .	
46.1 د دره شود در شهر منه فرورش زبری 45 (سیب زرد) فروزی هیدی، دسترمنی	46. دُءُوَّرْتُ وَرِبُّ
רשל בל לאפת הל פתרים בבל לחי בני בני אים בין אי אים הלת הלפת הלפתר לחים ברים ברים ברים ברים ברים ברים ברים בר	בר כ כ בק מי מנית
מינו של מינו של מינו לי מינו לי מינו אינו של מינו של	
ה מר	
46.2 دُيْ وَسُرْمُ وَرِبُ مُورِ دُرُرُورُورُ مُو رَمُرُرُورُورُ مُنْ وَسُرْمُ وَرِبُ وَرُسُوعُ وَمُرْمُ وَوَسُ	
ייניני מיניני מיני לי מיני איני לי מיני איני איני איני איני איני איני אינ	
ל מול לי	
46.3 دُوْسُونُ دُوْدُ وَلِمَ وَلِمَ وَلِمُ وَرَوْسُوسُ دُرِرُدٌ صِوْمُوسُ لَهُ وَلَا وَوَلِمُوا وَلِمُ	
ה / 0 () / ((1 א מ) 0)))) מקנה פס המת פ מק ר ב ב מת פמיק / מק מת מת הפ . 	
در د	47. دره شوور
י מי	۱ , د ی

6500036 🖀

جَوْرٌ | 11

48.1 دِ دُرُهُ ﴿ وَمُو رُمِرُ وَ مُرْدِيْ لَا يُرْسِ مِوْرِيُرُمْعُ لَا يُرْسِرُهُ بِأَرْبُوهُ مِرْدُ وَكُورُ وَمُرْدُو	_
	نزيمرقم
49.1 و در	49. مُرْعُتُ وُوْسَرُ
رووردرى دەرىيى ئىلىرى	
خرد مرد و مرسوف راد و شور مرد و مرد و مرد مرد و	

عُرُورُ 1: رَرْرُورُونَ بِ وَرَرُورُونَ مِنْ وَمِنْ مُرْمِرُونِ مِنْ مُرْمِرُمُ وِ دَوْدَ مُرْمِرُمُ وَ وَمُو

מורצים ברופים הבלביל. רב הנת ברות לה לברו הצית הצית הצית הצית הצית הל בל הלבים בל הלים בל הלים בל בל הלים בל האים מ'נצי מארפת הפרפי כ המתר היה השלמאת שקרב המר צ'יציי

הוציל האל האל	0/2// () + P\$ \$ 9 } P#		
מריים הייני ב מריים מייני היינית היינית	2000 1974 EXEM 2000 2004	"ארים אין קירויים אין קירויים אין	#
✓	✓		
	ט ט ט ט ט פיית נת פ •	. (ترارگاری ویری کردوی کروری کر براده کری شروی شروی کردو کرداری	۾ نوش
		وَ مِرْدُدُ مُعْرَفِهُ هُوْمِعُ رَمْرُءُ وَدُو وَمِرْدُدُ مُعْرَفِهُ هُوْمِعُ رَمْرُءُ وَدُ	1
		ر در و در ایر ها در	2
		نو دو دور دور دور دور دور دور دور دور دور	3
		رمزرة در المع المع المع المع المع المع المع المع	4
		﴿ وَمَرْ رَمَرَنَا ۚ وَمُرْوَدُ وَهُوْ وَرَدُو وَمُوْرَمُو وَمُوْرِدُو مِنْ وَمُرَّدُو مِنْ وَمُوْرِدُو مِنْ ا ﴿ عُرُورِيْ اَدْمُرُونَا مُرْوَرِهُ مِعْ مَرْ الْمُرْوَرِدُو)	5
		چ.در شور چ برن شور شور برن در در در برد برن شور برن شور برن شور برن شور برن برن شور برن برن سور برن برن سور بر مرد زرد سرد (6
		פין היינגש (פין היינגש (ייניסים אינגסים (פין היינגש (7
		﴿ وَمَرْ وَهُوْ £ 5.1 وَهِ هُوَرُونَا وَهُونَا وَهُونَا وَهُونَا وَهُونَا وَهُونَا وَهُونَا وَهُونَا وَهُونَا و * وَمُونَا وَهُونَا £ 5.1 وَهُونَا اللَّهُ وَهُونَا وَهُونَا وَهُونَا وَهُونَا وَهُونَا وَهُونَا وَهُونَا وَهُ	8
		שְּקַבָּבֹצִרְ הַלְנִינִבְּנִ רָהִבֹּן (צָפֹא הְצֵּ הִשְּׁאִיתְ) רִיקְרֹבִּילְהַ מִיקְבׁ הְ קְּהָיקּ	9
	۵۵ ۵ ۵ . مسرمو .	מנו ל המנה ל המניל בני בים הב בני הים היה בים המנים במנים ב	ه نوشر
		﴿ ﴿ رَحُكُورُ وَ كُورُو ۚ ﴿ وَ وَوَ ﴿ وَ وَهِ ﴿ وَ وَهِ مَرَدَى مَا مُكَارِّهُ وَ مَا وَوَ وَهِ وَ وَكُورُ وَ مُلْكُورُ وَ وَكُورُ وَ وَكُورُ وَ مُلْكُورُ وَ وَكُورُ وَ مُلْكُورُ وَوَ وَ مُلْكُورُ وَ وَكُورُ وَ مُلْكُورُ وَ وَكُورُ وكُورُ وكُورُورُ وكُورُ و	10
		رُورُورُورُورُورُورُورُورُورُورُورُورُور	11

6500036 🖀

12 وَوْرِهِ وَهُمْ مِرْمُورُدُ وَهُمْ مِعْ وَرَدُ مُرْمُ وَهُمْ مِعْ وَمُورُدُ وَمُورُدُ وَمُورُدُ وَ وَمُورُدُ وَمُورُدُ وَمُورُدُ وَمُورُدُ وَمُورُدُ وَمُورُدُ وَمُورُدُ وَمُورُدُونُ وَمُؤْمِنُونُ وَمُورُدُونُ وَمُورُدُونُ وَمُورُدُونُ وَمُورُدُونُ ورُدُونُ وَالْمُونُ وَمُورُدُونُ وَالْمُونُ وَالْمُونُ وَالْمُونُ وَمُورُدُونُ وَالْمُونُ والْمُونُ والْم

ور و المراكزور و بري و الله المراكز و المركز و المراكز و المراكز و المراكز و المراكز و المراكز و المراكز מתפת מתחפית התכפי

חוציל לינו			
۵۶۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰۰	2000 2000 2000 V	ים אם	#
		יינים או בסים סכי אין בסיג ביינים אר בסיג ביינים אר בסיג ביינים אר ביינים ארינים אר ביינים אר ביינים אר ביינים ארינים ארינים אר ביינים	1
		بَوُرِدُ سُرُوهُ بِي مُرَّوْدِ (مِهُرُ بِوَرِدُ هُمُرِدِ هُمُرِدِ مُمْرِدِ مِهُرُوسُ بِوَرِدُ مُرَّدِ مُرَّدِ مُرَّدِ مُرَّدُ مُرَّدِ مُرَّدُ مُرْدُ مُرَّدُ مُرْدُ مُورُدُ مُرْدُمُ مُرْدُ مُرْدُ مُرْدُمُ مُرْدُدُ مُرْدُمُ مُرِدُمُ مُرْدُمُ مُرْدُمُ مُرْدُمُ مُرْدُمُ مُرْدُمُ مُرْدُمُ مُرْدُمُ مُرَدُمُ مُرَدُمُ مُ مُرْدُمُ مُ مُرْدُمُ مُ مُرْدُمُ مُرْدُمُ مُرْدُمُ مُرْدُمُ مُرْدُمُ مُرْدُمُ مُرْدُمُ مُ مُرْدُمُ مُ مُ مُرْدُمُ مُ مُ مُرْدُمُ مُ مُرْدُمُ مُ مُ مُرْدُمُ مُ مُ مُرْدُمُ مُ مُ مُرْدُمُ مُ مُ مُ مُونُ مُ	2
		ייפ ציר פע על איר	3
		יני אריים ליני ליני איני איני איני איני איני איני	4

6500036 🖀

30 8162 890 2 3686

2)22 (24) 2)26 (4)2 2)2 (4)2 (4)2 (4)2 (4)2 (4)2 (4)2 (4)2 (11/13 01 5/21 2490	·1
	ىتركىر:	1.1
	:0°0°	1.2

ンペンファ (フ タフナハフ 5 g	0 (·2
	سَرَيْر:	2.1
	' הרוציות יתייקס' אינ	2.2

3,03 "1,"2,3 8,50,2 1,50 \$1,57 .3	
? , \$ A	3.1
8. v. o. v.	
7/ /77 8/ 1/28	
(مَرْدُ مُرْدُ (مُرْدُى الْمُرْدُى الْمُرْدُى الْمُرْدُى الْمُرْدُى الْمُرْدُى الْمُرْدُى الْمُرْدُى الْمُرْدُى (مُرْدُونُ الْمُرْدُى الْمُرْدُى اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّهُ اللَّ	3.2
و در در در (هُسر در	3.3

י מ ב יו יו ב יו ב יו ב יו ב יו ב יו ב י
وَجِهُ وَ هُرُّسُورُورُ وُ سَهُ مُرَّمُ الْرِقُورُ وَ كُرْسُر وِ سُرِدُ وَ وَرَوْدُو كُرُورُ وَ وَرَوْدُورُ وَ وَجِهُ وَ فَرَسُرُورُو وَ سَهُ مُرَّمُ وَ وَمُرْمُورُ وَ وَسَهُمُ مُرَّفُونُ فِرْدُرُ وَكُرُورُ وَكُرُورُ وَكُ
د صور (رَرَرُو گُرُ اَ اَ وَ وَسُورُو وَ صِوْلُو اِ وَقُولُونُ اِ اِلْمُ الْمُدُورُ اللّهِ اللّهُ الللللّهُ الللّهُ الللّهُ الللللّهُ اللّهُ اللّهُ اللّهُ

	0 1/1 1/17 0 1 ספית ממגע באיספית טיי	·5
222		۲, *)
		ינקינת
		385
		م میرز

6500036 🖀

15 | 5%

عُرُورُ 3: (سَرَرُو وَمُرُودُ وَمُرُودُ وَمُرُورُ

		24222 (24) 41 9242 8813 41.	<i>ن</i> ہُ .1
		سَرُسُر:	1.1
		:0 4 0 4 2 × 2 1	1.2
		אל א	1.3
		ב. ארים. שיל הלים ב מיל הלים של הלים ב	1.4
		מ 20 / 20 צינק ניקאים מק	1.5
		הלים לים לים תכתק תואת	1.6
הינתת לשתית בהקבם, הבתק הינתת לשתית בהקבם, הבתק	מר 60 / 1 / 0 / 1 / 1 / 1 / 1 / 1 / 1 / 1 /	رځ ځرمی و برسری د دروده (ای	٠2 رئيز
	ر درور د د <i>هرو</i> د ه	נפיע ב פח ב מחל מחל ב פא ב מיפט ב מורש ב פח ב מחל מחל ב פא ב מיפט ב	r j
282		ستركباته	#
		0,0,0 , % , 0x) 18,8V1 — 7 V X V X V X V X V X X X X X X X X X X	° 3

יש: כ שיש באנוכעת התוצב של באו בתרים בת השת הל העתכעה בעל בתשה בעל ששתה באבר שיש התוצב ב

6500036 🖀

16 | "; -

عَرْوُرُ 4: رُورٍ وَسَرُوكُ مِارٌ مَارُ وَدُرُومُ

		יין אורט אורט אר ארנטר מנוע דמפט הממשפט בהקבפ	ه توکسر
وُردُو وَرَدُ عُوْسِ (يُروِرُوسِ)	יריכין יריכין איניסין	מ 20 כ 20 מ המקמע מת שמק המקמע ה	#
	/) ? * / 2 &		1

0) 0 (כני / יויס / יו / יויס / יוס / יויס / יוס			لا ترخ	
وَرِسُودُ دِرُورُ (يُروِرُدُوسُ)	ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב ב	כנ נו 0 במא המאנ במא ה	 (2) (3) (3) (3) (3) (4) (4) (4) (4) (4) (4) (4) (4) (4) (4	#
	/ > > + 7 E			•

عَرْوَرْ 5: وُرِمُو 3 (مِسْرُ) رَرَدْهُ عَبْدُرِ تَمْرُورُو دُوْسُرْتِهِ وَسَادْمُومُو

ים בירול הולכם מים ול בכים היה היה למתנה בלתנה בית היה בלתנה בלתנ				ه توسر
دُسَمْرُ مُورُ مُدُورُ مُرَدُّ مُرْدُرُ مُرْدِسُ	201011 511 201011 511 201011	ر ۱۵۱۵ ، ۱۵۱۵ وسه ۱۵۷۵ و و و و و و و و و و و و و و و و و و	י ייי ג' ייי בי-המעפט ייניית	#
	/?? /?&			

תם: תפקח שישת של של הצל ב 20 המשתם לכל כישה מל ב

فَرُورُ 6: صِوْسُ مِورِمُ مِيْرَدُرُهُ مِيْرِمُومُ مِيْمُرُمُ وَمُرَدُمُ مِيْرُمُ

		? £.	1.1. دِوْرُدٌ سَهُمْرٌ وِمْرُدُس
0 (0) C (0	, 0 % , 2 % V	מי מי אי אי אי אי מי	ב" אנים ב"לים ב"קר"
50	80	80 × 35 غ ترزيو شري شري شري شري شري شري	3/1
5	10	יליליץ העל יניג ברולים ÷ לעליץ ברולים × 10	2 / 02 5 / 2
-	5	 (בורל הצל הצל הצל הל הל הל בי בי	, , 0 , C) , C , C , C , C , C , C , C , C ,
-	5		ב פֿק בֿמקיטת ב
55	100	/ 3 7 \$ 2 8	

1.2 وَسَادُمَا وَوَ مَا وَمُورُ وَ مُرَادُ وَمُرِدُ وَمُرِدُ وَمُرَادُ وَمُورِ وَمُورُولُ وَسَادُمَا وَوَمُرُودُ وَوَمُرُودُ وَمُرْدُ وَمُرَدُ وَسَادُمَا وَوَمُرُودُ وَمُورِ وَمُورِ وَمُورِ وَمُرْدُودُ وَمُرْدُ وَسَادُمَا وَوَمُرُودُ وَمُورِ وَمُورِ وَمُؤْرِدُ وَمُرْدُودُ وَمُودُ وَمُرْدُودُ وَمُرْدُودُ وَمُرْدُودُ وَمُرْدُودُ وَمُرْدُودُ وَمُرْدُودُ وَمُرْدُودُ وَمُؤْدُودُ وَمُرْدُودُ وَمُرْدُودُ وَمُرْدُودُ وَمُؤْدُودُ وَمُؤْدُودُ وَمُرْدُودُ وَمُرْدُودُ وَمُرْدُودُ وَمُرْدُودُ وَمُؤْدُودُ وَمُؤْدُودُ وَمُؤْدُودُ وَمُؤْدُودُ وَمُودُودُ وَمُودُودُ وَمُودُودُ وَمُؤْدُودُ وَمُودُودُ وَمُودُودُ وَمُودُودُ وَمُودُودُ وَمُؤْدُودُ وَمُؤْدُودُ وَمُودُودُ وَمُودُودُ وَمُودُودُ وَمُودُودُ وَمُودُودُ وَمُؤْدُودُ وَمُودُودُ وَالْمُودُودُ وَمُودُودُ وَالْمُودُودُ وَمُودُودُ وَالْمُودُودُ وَمُودُودُ وَالْمُودُودُ وَمُودُودُ وَالْمُودُودُ وَالْمُودُودُ وَالْمُودُودُ وَالْمُودُودُ وَالْمُودُ وَالْمُودُ وَالْمُودُ وَالْمُودُ وَالْمُودُودُ وَالْمُودُ وَالْمُودُودُ وَالْمُودُ وَالْمُودُودُ وَالْمُودُ وَالْمُودُ وَالْمُودُودُ وَالْمُودُ وَالْمُودُودُ وَالْمُودُ وَالْمُودُ وَالْمُودُ وَالْمُودُودُ وَالْمُودُ وَالْمُودُ وَالْمُودُودُ وَالْمُودُ وَالْمُو לתלימולית באירושל תמקב על ב ל בל בל באירו ליים ל בל על על בל באירו בל בל באירו בל ב ינים ל כים בייטיים. תכפיש במעות תבפתתפ.

ب*نۇرً* | 19

عُ مُرْوَرُ 7: مِ الْمَرْمِعِ

The issuing bank shall fill in this bank guarantee form in accordance with the instructions indicated.

[Issuing bank's letterhead]

Form of Bid Security (Bank Guarantee)

Beneficiary: {Name and Address of Employer} Date:	
TENDER GUARANTEE No.:	
We have been informed that {name of the Tenderer} (hereinafter called "the Tenderer") has submitted to you its Tender dated (hereinafter called "the Tender") for the execution of {name of contract} under Invitation for Tenders No ("the IFB").	he he
Furthermore, we understand that, according to your conditions, Tenders must be supported by a Tenderguarantee. At the request of the Tenderer, we {name of Bank} hereby irrevocably undertake pay you any sum or sums not exceeding in total an amount of [amount in figure () [amount in words] upon receipt by us of your first demand in writing accompanied by written statement stating that the Tenderer is in breach of its obligation(s) under the Tender conditions, becauthe Tenderer:	to es]
(a) has withdrawn its Tender during the period of Tender validity specified by the Tenderer in the Form Tender; or (b) having been notified of the acceptance of its Tender by the Employer during the period of Tender validit (i) fails or refuses to execute the Contract Form, if required, or (ii) fails or refuses to furnish the performance security, in accordance with the ITT.	ty,
This guarantee will expire: (a) if the Tenderer is the successful Tenderer, upon our receipt of copies of the contract signed by the Tenderer and the performance security issued to you upon the instruction of the Tenderer; and (b) if the Tenderer is not the successful Tenderer, upon the earlier of (i) our receipt of a copyour notification to the Tenderer of the name of the successful Tenderer; or (ii) {insert date}twenty-eight date after the expiration of the Tenderer's Tender. Consequently, any demand for payment under this guarantee must be received by us at the office on or beforthat date. This guarantee is subject to the Uniform Rules for Demand Guarantees, ICC Publication No. 758 [signature(s]]	he py ys
ב לכש המצים של הערקש לכ נישק על בנת פתרי כ לכבת קבית לחל להרוכילה קבית תליחול. הב בתתק ל למלח המשרים: . כ לכש המצים של הערקש לכ ניתת על בנת פתרי כ לכבת קבית לחל כהת כל המלחת ליחול הב בתתק ל למלח המשרים: ת כ לכבת שתתעת לתל עית עית של על על של הערקש לכבת קבית תלית ליחול.	

في فروكو 8: برو وسرب ديرس

The issuing bank shall fill in this bank guarantee form in accordance with the instructions indicated. [Issuing bank's letterhead]

Performance Guarantee

Date: [insert date (as day, month, and year)]

Title of the procurement: [Insert general title of the procurement]

Procurement Reference No: [insert reference]

Bank's Branch or Office: [insert complete name of Guarantor] Beneficiary: [insert complete name of Employer/Procuring Entity]

Performance Guarantee No:

We have been informed that [name of the Contractor], (hereinafter called "the Contractor") has entered into Contract No. [procurement reference number of the Contract]. dated [insert day and month], [insert year], with you, for the execution of [name of contract and brief description of Works] (hereinafter called "the Contract").

Furthermore, we understand that, according to the conditions of the Contract, a performance guarantee is required.

and amount in figures] 1.... (.... [amount in words]) such sum being payable in the types and proportions of currencies in which the Contract Price is payable, upon receipt by us of your first demand in writing accompanied by a written statement stating that the Contractor is in breach of its obligation(s) under the Contract, without your needing to prove or to show grounds for your demand or the sum specified therein.

This guarantee shall expire, no later than the day of 2, and any demand for payment under it must be received by us at this office on or before that date. The Guarantor agrees to a one-time extension of this guarantee for a period not to exceed[six months][one year], in response to the Employer's written request for such extension, such request to be presented to the Guarantor before the expiry of the

This guarantee is subject to the Uniform Rules for Demand Guarantees, ICC Publication No. 758, except that subparagraph (ii) of Sub-article 20(a) is hereby excluded.

[Seal of Bank and Signature(s)]

Note -

All italicized text is for guidance on how to prepare this demand guarantee and shall be deleted from the final document.

- 1 The Guarantor shall insert an amount representing the percentage of the Contract Price specified in the Contract and denominated either in the currency(ies) of the Contract or a freely convertible currency acceptable to the Employer.
- 2 Insert the date twenty-eight days after the expected completion date. The Employer should note that in the event of an extension of the time for completion of the Contract, the Employer would need to request an extension of this guarantee from the Guarantor. Such request must be in writing and must be made prior to the expiration date established in the guarantee.

00. כן פרש הרציפת התפרית התיקש בכ התיית מרצים פרשי ב בכצה הפיתבת בהתיכופת הפיתוחפי הב בתיקש ב בתיפת ב

عُرُورُ وَ رُورُ اللهُ وَرُسُ وَرُسُوعُ وَمُرْسُ

[Issuing bank's letterhead]

Advance Payment Gurantee

[The bank, as requested by the successful Contractor, shall fill in this form in accordance with the instructions indicated.]

Date: [insert date (as day, month, and year)]

Title of the procurement: [Insert general title of the procurement]

Procurement Reference No: [insert reference]

Beneficiary: [insert legal name and address of Procuring Entity]

ADVANCE PAYMENT GUARANTEE No.: [insert Advance Payment Guarantee no.]

Advance Payment Guarantee No:

We have been informed that [name of the Contractor] (hereinafter called "the Contractor") has entered into Contract No...... [procurement reference number of the Contract], dated [insert day and month], [insert year] with you, Contract").

Furthermore, we understand that, according to the Conditions of the Contract, an advance payment in the sum [name of the currency and amount in figures] 1 (..... [amount in words]) is to be made against an advance payment guarantee.

At the request of the Contractor, we [name of the Bank]. hereby irrevocably undertake to pay you any sum or sums not exceeding in total an amount of [name of the currency and amount in figures]* (...... [amount in words]) upon receipt by us of your first demand in writing accompanied by a written statement stating that the Contractor is in breach of its obligation under the Contract because the Contractor used the advance payment for purposes other than the costs of mobilization in respect of the Works.

It is a condition for any claim and payment under this guarantee to be made that the advance payment referred to above must have been received by the Contractor on its account number[Contractor's account number]. at [name and address of the Contractor's Bank].

The maximum amount of this guarantee shall be progressively reduced by the amount of the advance payment repaid by the Contractor as indicated in copies of interim statements or payment certificates which shall be presented to us. This guarantee shall expire, at the latest, upon our receipt of a copy of the interim payment certificate indicating that is earlier. Consequently, any demand for payment under this guarantee must be received by us at this office on or before that date. The Guarantor agrees to a one-time extension of this guarantee for a period not to exceed [six months][one year], in response to the Employer's written request for such extension, such request to be presented to the Guarantor before the expiry of the guarantee.

This guarantee is subject to the Uniform Rules for Demand Guarantees, ICC Publication No. 758.

..... [Seal of Bank and Signature(s)].....

All italicized text is for guidance in preparing this demand guarantee and shall be deleted from the final document.

- 1 The Guarantor shall insert an amount representing the amount of the advance payment denominated either in the currency(ies) of the advance payment as specified in the Contract, or in a freely convertible currency acceptable to the Employer.
- 2 Insert the expected expiration date of the Time for Completion. The Employer should note that in the event of an extension of the time for completion of the Contract, the Employer would need to request an extension of this guarantee from the Guarantor. Such request must be in writing and must be made prior to the expiration date established in the guarantee

00 - 0) של מסצים מסשים 00 שנים מינים מי מש: כ בכש ההבפת השפתריש בבתש בבתש בב תתתפעבה פתריי כ בכבה תבתבה בהתבפפה תבתתפתהפי הב ر د شرسر گوسر د کو .

وَ مُنْ مُنْ عَلَى اللَّهُ عَلَى اللَّهُ عَلَى اللَّهُ عَلَى اللَّهُ عَلَى اللَّهُ عَلَى اللَّهُ عَلَى اللَّهُ

2000 0 1 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2 2	יה ל היים היים היים היים היים היים היים
, ,0,0,),,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,	35.1
سرسر:	
0 0 0 C 0 C C C C C C C C C C C C C C C	
, ,0, ,4, ,4, ,7, ,7, ,7, ,7, ,7, ,7, ,7, ,7	35.2
سر منز.: سر منز.:	
٥ . ٥ . (م.غ عراسه:	
פחנית בא מריים את יינים את: פחנית בא מריים את יינים את: '' י' י	
/ ۱۵ / ۱۵ / ۱۵ / ۱۵ / ۱۵ / ۱۵ / ۱۵ / ۱۵	35.3
, 10167 5 5 7 10 10 10 10 10 10 10 10 10 10 10 10 10	35.4
١٥ / ٥ / ١٥ / ٥ / ٥ / ١٥ / ١٥ / ١٥ / ١٥	39

23 | ";"-

مر شرس فرس 6: دره مروس

"" 1529 1529 " " " " " " " " " " " " " " " " " " "	ב הבאכית של על פל הפתי	
(د مده ۱۱۰۰ و د کر در الاسترام کرور از از کرده ا		الرُسَوْدُ ، وَ مُرْدُكُمُ
ردد درد درد درد درد درد درد درد درد درد		رور مرور مرور مرور مرور مرور مرور مرور
رد دره (۱۱ مردد) درده (۱۱ مردره) درده (۱۱ مردره) مردر (۱۱ مردره) مردر (۱۱ مردره) مردر (۱۱ مردره) دردره	۱ ، ۰ ، ۵ ترسر قرار ۱	
وُيُرُوْرُ رُبِرُرُوْرُو مُرْرُبُ رِسُوْ وَسَامُونُ وَيُرْوُمُ	يُرْ صَارِيرُ وَمِرْ وَمِنْ وَمِنْ وَمِنْ وَمِنْ وَالْمَارِ وَالْمَارِيرُ وَالْمُؤْرِقُ	وسوررون ويرويون
י אין אין מין מין מין אין אין אין אין אין אין אין אין אין א	פשת ב-מול ב-מול באל אל האל בל האל בל	בָרֶרֶרֶרֶרָ צַּשׁׁלָּעִיאַ תַשׁׁלָנִי בּשׁׁשׁ

- 2. وِ دُرُهُ صُوْوَدُرِ مُسِعَ دُرُوْرُ وَ دُدُرُ، دُورِ دُ دُرُدُ وُرُدُورُ مُسْعَ دُرُورُورُورُ مِرْدُرُورُ دُرُهُ صُوْوَدُ مُعْرَجُهُمُ دُرُدُورُ י ים ים יול ביו יול בים אם יו ים ים יום ים יום ים יום יום יום יול יום יול יול יול יול יום יום יום יום יום יום י ב-המים מפתפ במפית עת יתיתב ב-המיספטת בקתבו התבר בקריי ב-המים מפתפ במפית בקיתבת ב-המיספ و برو تروم مره سومو.

رُورُو وَيُرُومُ رُرْرُو وُرُولُ رُسُورُ سِي اللهِ اللهِ اللهِ اللهُ الل

יים מיני איים מיני איים מיני איים מיני איים מיני איים איים מיני א رُدُ بِهُورُورُ رُبُورُورُو مُارِدُ وَ رُدُورُورُ وَ دُرُورُورُ وَدُورُورُ وَدُرُورُ وَدُرُورُ وَدُرُورُ وَدُر

	011 1211 1101 1 5×5 9490 6×00		, , , , , , , , , , , , , , , , , , ,
	:,, *		:ب [*]
	متر مثر:		سۇمىر:
	;)		:2352
	י 0 י 7 2 אינה 2 מינה <u>2</u> 2 אינה 2 מינה <u>2</u>		? / 0/ : EMS 1/8
0 2 % 2 % 2 % 0 / 0 / 0 / 0 / 0 / 0 / 0 / 0 / 0 / 0	2 / 2 / 2 / 2 / 2 / 2 / 2 / 2 / 2 / 2 /	~ <u> </u>	, , , , , , , , , , , , , , , , , , ,
<u> </u>	پر ورب سیرس در: در:	:> ~	:,,~
سرَسُر:	سرسر:	سُرُسُر:	ىترىثر:
237	:257	:252	:23.7
בק זק המי על על ברייני ת ב' התייני	ב הנת יתיינים ב: הב' הפ':	ב האניע על האיניקס הציי	ב מקנה מ' "ל' מקמיקים מק". ב מקנה מ' על "מקמיקים מק".

6500036 🖀

3-36 53665 7 9600

- 1- ١٠٠١ و ١٥٠١ مرود و ١٥٠١ و ١٠٠ و ١٥٠١ و ١٠٠ و ١٠٠ و ١٠٠
 - 2. وَسُرُونِي وَرُسِيَ سَوْسِ رُوَّ ، بُرْسُ سِوْسِ وَيُ دُوْرُسِ.
- - 4. رُوْ (دُوْرُ رُوْسُرُسُ) سِوْسُرِمِيُّ مُوْسُرُرُوْ، سِوسُدَى دُورِيُّ دُورُوْرُ، دُرِيُّ دُورُوْرُ.
 - 0 2 6 00 000 100 1000 0000 00 0 0 11111 .5 .msn emogs soms remsn emogs mest signs .5
 - 6. وَتَرَوْدُورُ وَ دُعُ صَارِعَوْرُ لَا تَعْرَدُودُ مِ صَرَّتُورُو فَرَخْرُمُورُ وَ وَمُورِعُ وَدُرُ الْمُعْرَدُ
 - פעצות השל האת והצול ושל בנים.
 - 8. برو بروی و مرد و و مرد ، برسروع بر کروس ع سرع و دوس
 - - 10 הרצעית בבתל בל בל בל בל היצלה אל בל הל אל הלים בל הלים בל הלים.
 - 11. قوم على المساء المراه المراع المراه الم المراه المراه المراه المراه المراه المراه المراه المراه المراه

ع مرسر و معرب وسور المسرور

アンド ダンダンハーラ

و المراكم المرود وكرهورسرو.

سرر مره. سرسر مره.

- سِوْسْرِهِ دُ رُجِرٌ مَوْمَدُ مُ مُسْرُقُ مِرْدُ مُرْدُونُ فِ رُبُ فِي مُعْرِدُهُ دُ سِوْسْرِهِ دُمَوْ سِوْسْرِهِ دُوْمُ وَمُمَاسْدُ
 - 1.2
 - מס כן כל יווס מכם כנם ל יווס 000 כן יול יווס מטם אל באל פעל הלפתה הלפתה הלפתה הלפתה הלפתה הלפתה הלפתה הלפתה הל 1.3
 - تَسْرُسْهِمْ عُدُ وَسُمْ مُرْسُورُ رَبِهِ 1:2:3 رُفُدُ (1 سِخْسُمِهُ 2 رِوَفُو، 3 رِفَ 1.4
- ۇدەرى ئىرە دۇرۇرۇ دېرى ئەرەكە ھىرى كۆرى ئەرەك ئۇرۇك ئۇرۇرۇ ئۇرۇرۇ ئۇرۇرۇ ئۇرۇرۇ ئۇرۇرۇ ئۇرۇرۇ ئۇرۇرۇ ئۇرۇرۇ ئۇرۇرۇ 1.5 "2 كويْرى بِهُ مُنْ مُنْ مِنْ إِسْ الْمُورِي وِيْنْ (﴿ . جَرَبُ الْمُنْ الْمُنْ مُنْ الْمُنْ الْمِنْ الْمِنْ الْمُنْ الْمُ
- رُجِرٌ مُسْرَمَ جُوهُ وَمُرْدُ خَرَّمِ مُسْرَمَهُ جُرُّدُ وَسِمِسُوهُ وَمُرَّدُ وَمِرْمُ وَمُرْمِعُ وَمُومَعُ عُرُدُ 1.6
- رُجِرٌ ﷺ خَيْرَةُ وَجِوَدُرُم، رُجِرٌ لَغَيْرَبُرُهُ وَجِوَدِهِ لَاعَلَامُ "12 رُسُرَ وَجَرُهُ "5" کَ بِرِسْ جَوْ صُوْ دُرَسْرُوسْرُهُو. وِ صِوْرُ 1.7
 - كسرور المرور المرور المرور المرور المرور المرور المراج الم 1.8
 - ري ي ١٠٠٠ كاده دره الروس ماء در مرهوسره الورد ررود درود 1.9
- - 200 בו כ"ל "נ'נ'ס מוכם כ"נ'ס"ל ו"ל בארים הב עלים הב עלים הב לינ'נ'ס מלי מליב בית באלים מיני מליב בית באלים הב ליתפ. מינו מאים ב לאל מביעי שינות מאיניפית באלים בארים הב לינים הריים המינים שיני מבב לינים באלים בית בינים

6500036 🖀

העת בית פ נית פיצב בעם על בצה פית פית הפי

26 | 55-

- הם ?? " הם הם הם אות מתעקש ב ב-הרים מל 7 בנים הברים המלחה ב המלחה ב הם הבית המתעקש ב ב הם הם הם הם הבית מתעקש ב وُسَوْرُهُ مِنْ مُورُّمُ 72 وَيَدِيرُ وُورُرُورُورُورُورُو.
 - رِوَ وَدُرُدُرُ رِوَ وِسَرَهُ غُرُسٍ 50 مِنْ وَ سِوَنْرُمِ صَامَةً دُمَّارِ دُرُونِدُو وَفِرْدُرُ رَبِي دُرُمُونُونُونُ
 - كَنْرُنْ بِرِجْ دُ زُرْهُ سِوْرُمُو بِمُنْ شُورِهُ رَبِي % 0.4 رَّرِ % 0.45 رَّرِ وَرُوْوَرُو وَرَاوَ وَرَاوَ وَرَاوَ وَرَاوَ وَرَاوَ وَرَاوَ وَرَاوَ وَرَاوَ وَرَاوَ وَرَاءَ وَرَاوَ وَرَاءَ وَرَاوَ وَرَاءَ وَالْذَاءِ وَرَاءَ وَالْعَاءُ وَالْعَاءُ وَالْعَالِقُورَاءُ وَالْعِلَاقُورَاءُ وَالْعَالِقُورَاءُ وَالْعِلَاقِ وَالْعِلَاقِ وَالْعِلَاقُ وَالْعِلَاقُورُاءُ وَالْعِلَاقُورُاءُ وَالْعَالِقُورُاءُ وَالْعِلَاقُورُاءُ وَالْعِلَاقُورُاءُ وَالْعِلَاقُورُاءُ وَالْعِلَاقُ وَالْعِلَاقُ وَالْعِلَاقُورُاءُ وَالْعِلَاقُورُاءُ وَالْعِلَ
- ئىرسۇرغىرە ئرۇڭ ۋېرۇنگەر قىرى دەن رەردى ئىرىمىرغى ۋىدىكىرى قۇردەغىر غىسەھ بارە سىرۇر ئىرى 3 ۋىر بۇرىج ٥٥ /٥٪ ، ٥٥ (/ ٥) ، ٤٠٠ (/ ٥٠) ، ١٠٠ (/ ١٠٠) ، ١٠٠ (١٠٠)
 - ئىرىمى دىرۇرۇر دۇرۇر دۇرۇر دۇرۇر ئۇرۇر ئۇرۇر 30 جىرھىرۇنى بىردى ۋۇر سرھىرۇ.
 - ئىشۇ ئىشرىمى ئى ئىمىرىۋى ئىلىم كۆكىرى كۆۋىرۇر 5 دىنى ھۇرۇش كۆكىر گىلىرۇ.

2- ئرمىرۇسىرى كۇنى.

- - 2- ﴿ وَمِوعَامِ مُرْمَا وَمُرْدُ مُرْدُو مُؤْدُدُ وَمُوعَامِ مُرْرُعُمُ وَمُرْدُو.
- 3- ﺗﺮﮐﺘﺮﺀ ﻣﻪﺗﺮﻟﺮﺗﺮ ﺷﺮ ﺗﺮﮐﺘﺮਫ ﺷﺮﺍ ﺗﺮﮐﺘﺮਫ ﺗﺮﮔﺮﭼﺮ ﻣﺎﻟﺮﮔﯿﺮ، ﺗﻮﺗﺮﺧﺮﮔﺮ ﺧﺮﺗﺮﮐﺮ ﺧﺮﺗﺮﮔﺮ ﻣﺎﻟﺮঙ ﺷﺮﻟﺮﻗﺮ ﻣﺮﻟﺮﮔﺮ ﻣﺪﻓﻮﭖ ﮔﺮﻟﺪﮐﺮ 25 ८५८ के रेटिये दे देहेंग्ड पेत्रवेहरी पर्वेत्रवेह.

3- ئىرىنى.

- گاره کرزه کام وکیر کرکوکر کروکرم کروکر کروکرو گاره کروکرو کرکیر کرکروکا کرمیر 7 وروک کوکروگر رکزیکر کارکری کر
 - دُرُورُهُ عَدْرُهُ وَمُرْهُ وَمِرْ وَرُولُورُهُ رَبِرِ مِلْ الْمُرْفِيرِ مِنْ اللهِ اللهِ اللهُ الله
- ئىرۇرىگە، گەرۇۋى ھىرى كىرى ھىر برىسى؟ ئىرۇكى ھەرك 12 دى ئۇڭ ھىلىرىدى سودىرى دىدۇ. سودىرى دەرۇپ كۆكىرى وُسرة وَوُرِ رَبُونُ شُرُوسُمُ وَدُرُوبُ بُرُودُورِ وَسُرَةً وَرُرِ رَبِرِ سِوْسُوهِ مُدُ صَّرْسُ كَارُوشُ شُرَّعُ سُرُونَ.
 - 3.4
 - دُرْوُدُو وَمْتُ مُرْسُورُ رَبِ 1:4 رُوْ. (1 سِوْسُرُو، 4 مُرْسُووُ 3.5
 - 3.6
 - מירו ר א אינים מונים בנים או או אינים באים או אינים אינים אינים מים ארצו אינים איני 3.7

6500036 🖀

- سُرْدُهُ وَلَا مُنْ مُنْ مُنْ مُنْ 1:4 مُنْ (1 سِوْشِي، 4 مُرْسُور) 3.8
- 3.9

27 | "%-

4- بوځ شرمې ځې رسر.

- سِوْسُرمِ غَرَسُ خَسِرٍ، مَسْرَقْمُدُ رِوْسُدُّمُونُ وَيُرْمُونُ فَرَوْسُمُوكُمِ تَرْبُوسُ رَيْنَكُ مُسْمَسُرُكُمِ 12mm كَوْسِرُرُو. .4.1
 - سود شرمه څروی و سم پر شورکر رب ۱:4 د. و. (۱ سود شرم، 4 مرسود) .4.2
 - .4.3
 - ے ، وہ ، دور در در میں میں در ہوں ہے۔ اور میں ہے ہیں ہے ہیں ہے۔ کہ میں ہور ہے۔ اور میں ہے۔ اور میں ہے۔ اور می سود سرور کے روی کر میر سود سرور کے رکس کے رکس کے رکس کی کوٹر کے دور کا میں کا میں کا میں کا میں کا میں کا میں .4.4
- المَوْرُمِ وَرُوْوُ رُبِرُ مَوْمُو مُنْرُسُ لَيُسْرُقُسِ رِسْرَةً سُرْوَمُ مِ.دُمْ 12 رُبُرُ وَمُ هُمُنْرَةِ رُدُو المَوْرُمِ رُمُونَ الْمُورُمِ رُدُونَ .4.5وَيُمَاثُو وَيُرِدُ وَمُرَاثُونُ وَهُمَارُونُ وَهُمَارُونُ وَيُودُونُ وَيُرِدُ وَمِرْ سِوْتُومُ وَدُو كَانُونُ
 - ים זיכו לא יוים שנים לים אים סמטוסו ים זיזי בית מת פתע את פתע את פתע את העל את התעוצה בית העם בית את האים אינו .4.6
 - .4.7
 - ים זיכו כ א ז'ינם מוכם כים א ז'ינו מוכם בים אר באר באר מק למצ הארמת שמ מכל במפאב ארפינים. הפרותם בתכב ראת מכמת שתיות מאית פית הפרו בארה הק לימב האמתה שית מכל בתפאב ארפינ .4.8
 - و الله المراج المراج المراجع .4.9

5- رار تر ترسر:

- 5.1
- 5.2 عُ هُوُهُ مِن وَرُولُ مُولِمُ وَمُولِمُ وَمُولِمُ وَمُعْدِمُ وَمُعْدِمُ وَمُولِمُ وَمُعْدِمُونَا مُولِمُ وَالْمُولِمُونَا مُعْدِمُ وَالْمُولِمُونَا مُعْدِمُ وَالْمُولِمُونَا مُعْدِمُ وَالْمُونِمُ وَمُعْدِمُ وَالْمُعْدِمُ وَالْمُونِمُ وَمُعْدِمُ وَالْمُعْدِمُ وَالْمُعْدِمُ وَالْمُعْدِمُ وَالْمُعْدِمُ وَالْمُعْدِمُ وَلَيْمِ وَالْمُعْدِمُ وَالْمُعْدِمُ وَالْمُعْدِمُ وَالْمُعْدِمُ وَالْمُعْدُمُ وَالْمُعِدُمُ وَالْمُعْدُمُ وَالْمُعْدُمُ وَالْمُعْدُمُ وَالْمُعْدُمُ وَالْمُعْدُمُ وَالْمُعْدُمُ وَالْمُعْدُمُ وَالْمُعْدُمُ وَالْمُعِمِينُ وَالْمُعْدُمُ وَالْمُعْدُمُ وَالْمُعْدُمُ وَالْمُعْدُمُ وَالْمُعْدُمُ وَالْمُعُمُ وَالْمُعُمِدُمُ وَالْمُعُمُ وَالْمُعُمِدُمُ وَالْمُعُمُ وَالْمُعُمُ وَالْمُعُمُ وَالْمُعُمُ وَالْمُعُمُ وَالْمُعُمُ وَالْمُعُمُونُ وَالْمُعُمُ وَالْمُعُمُ وَالْمُعُمُ وَالْمُعْمِمُ وَالْمُعُمُ وَالْمُعُمُ وَالْمُعُمُ وَالْمُعُمُ والْمُعُمُ وَالْمُعُمُ وَالِمُعُمُ وَالْمُعُمُ والْمُعُمُ وال
 - تُرَكَّدُ رُجِرً وَمُوَّدُور مَوْمُونِ سَمْرِوْمَوْ وَوَ وَمَعَافِعِوْ مَرْفَعُ وِوْمُوْمُونُ وَمُرَا وَمُعَافِعُور وَمُوَّعُورُونُ 5.3
- عِيرَةُ خَوْدَرِ صَّرْسُونَ مَرْهُ مِنْ عَهُو مَعَ عَهُ مَوْسَرَ 0.38mm مِرْدُدُ وَرِسَّهُ (دُوْدَرُوْ) دَرِ عَدُرُدُ عَيْدُورُو عِيرُو. 5.4
 - 5.5
- מנינים ב נינינים נינטטט מיסט ס מיטט ה ב א מנינים ניסים מינינים אל מנינים במיסא מינינים אל באיניט מינינים אל המ תמעתכת שת תמעתכת בתתבתת החת בשובת בתחם החשמפי הב תמת החשמפה תתיתותפית ההפמעת שמעת בתפי ההשעמ 5.6 בל תכנג בעת ההבלפער העצה לגצה הצבות הפתחפי
 - לאים דים לר האיל הרביבו בים בולר התאם לבים בים לה אינים להאיל האיל אינים אר האיל אינים או בים או בים אינים או תחשת תכבית לת בתוב ב תמשמב ב שמת במל התבלת הפשת שתו של האיל אותם באר 5.7
- تريزى دروكورى كالمؤكرة كالمركزي ورسوس (ورور) كالمركز كالمركزة المركزي الماركون الماركون ورسوس 5.8 رُوَسُوصُرُهُ. وَوَسَمِرُومُ رُسُرَسُوصُ مِسْرَوَرُ رُدُونَهُ وِزُرُهُ . الْإِنْمِشُ وَوْسَمِسُ دُوْوَرُ فَسْ وَرُوْسُونَ ، رُحَسُرُورُ ، رُوْمُورُ
- عِرِهُ وَيَ وَجُودُ وَجُرُونُ مِنْ مُرْدُونُ وَيُرْجُونُ وَيُرْجُونُ وَجِعْرُونُ مُرْدُ وَمُرْدُونُ وَمُرْدُو مُرْدُو مُرْدُو 5.9
- 5.10 مُرَّعُ مِرْدُ دُرُ الْمُرْسِمِ الْمُرْسِمِ
- 5.11 كِرَمُرُو كَيْمُونُوكُ كَمْرُوكُرُو كَيْمُو كَيْمُوكُرُو وَشَى سَرَوُولُ فَاسْرَقْسَمُو اللَّهِ فِي مَرْوَرُكُ وَيُعْرَكُونُ وَيُعْرَفُونُ وَمِنْ مِنْ وَوَلَّا مُنْ اللَّهُ وَمِوْمِ وَاللَّهُ وَاللَّهُ وَمِوْمِ وَاللَّهُ وَاللّلِي وَاللَّهُ وَالَّهُ وَاللَّهُ وَاللَّالِي اللَّهُ وَاللَّهُ وَاللَّالِمُ وَاللَّهُ وَاللَّالِمُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّالِمُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّهُ وَاللَّالِ اللَّهُ وَاللَّالِي وَاللَّهُ وَاللَّهُ وَاللَّالِي وَل

6- فرنگرام فرنگر فره:

- 6.1
- 6.2·91212200
 - 6.3
- ئَ غَرِّمُونَ وَمِ مُنْ وَرِّمِرُوهُ وَمُرْدُهِ مُنَّ وَمُونِي مُسِرَدُ وَسُونِي دُوْ مُؤْسُونِي وَ دُوْمُونَ وَ مُؤْسِدُهُ وَسُرِّعَ اللهِ اللهِ اللهِ اللهِ اللهِ اللهِ اللهُ اللهِ اللهُ الله 6.4 دُودْسِ دَوْ جُرْدَرِ دُوَّوُدُوْرُوْدُوْ مُرْدُوْ وَمُوكِوْدُ وَمُودِدُوْ مُرْدُوْ دُوْرُوْدُوْ وَمُواْدُوْ وَمُواْدُونِ وَمُواْدُونِ وَمُؤْمِدُونِ وَمُعْرِدُونِ وَمُؤْمِدُونِ مرسوري خ رُم دسرسرو.
 - 6.5
- رُورُورُ مِنْ وَجُورُ صُرُّورُ مِنْ الْحَرِّرُ مِنْ الْحَرْدُورُ الْحَرْدُ مِنْ الْمُورِدُورُ مُنْ الْمُعْرِدُ وَمُورِدُورُ مِنْ الْمُعْرِدُورُ مُنْ الْمُعْرِدُورُ الْمُعِلِيلِي الْمُعْرِدُورُ الْمُعْرِدُونُ الْمُعْرِدُونُ الْمُعْرِدُ الْمُعْرِدُونُ الْمُعْرِدُونُ الْمُعْرِدُونُ الْمُعْرِدُونُ ا 6.6
 - 6.7

7- مَرُوْرِ عُرْرُ:

- وَرُدِي خَدْدُرُ صَارِيرُ لَيُرَوِّينِ صَارِدُ مِنْ مَا مُرَالِدُ مَا مُرَادِدُ مِنْ مَا مُرَوْمُونَا لَا مُرَ 7.1
- مُرِوْرٍ خَرُوْدُ نَهِمْ وَرِ خَرَمُ خَرُ سُهُونَ مُذَكِرُ سُؤْنَهُمْ وَسُرَهُ . رَخِ وَرِ خَرٌ مُرْ وَرِ خَرَوْعَامُ نَهُمُوعُ مُوهُمُهُمُو 7.2
 - 7.3
 - وُ يُحَدِّدُ وَرِ جَا مِنْ جَسْرَةُ وَرِ مَا رَسْرَ مَا وَرِ جَارِيْ مَا مِرْدًا جَرُونُ جُسْرَةُ وَالْمَا وَرَ 7.4
- وْرِ جَارُهُ خَاسِ وَدُوْرُ سِوْرًا دُوْرُ شُورُ وَ بِوَيْرُوْرُ رُسُولًا دُوْرَانُو. وْرِ جَاءٌ سِرَوْرِيْرُ وْرَوْرُ رُبُرْرِيْرُ وْوَرْدِ رَبْرُورُ 7.5
 - وْرِ خَرْوَرُورْ وَكُوْوَيْدُ 12 كَغِ رِيْ شَوْسِ وْرِ وَدْيُورْ دَيْرِوَيْ شَرْوَرْدُو. 7.6

8- بروره مراه مراه مراه المراه المراع المراه المراع

- 8.1 مَكُورُهُ وَرِيْدُ لَكُورُ خُدْسِ لَكُرْدُرِ مُدْدُورُ سَكِيْكُو لَكُورُهُ لِكُورُهُ مِرْكُرُدُهُ وَوَجَرُ مُكَارِدُ وَكُورُهُ اللهِ وَمُعَالِمُ اللهِ وَمُؤْرُونُ وَمُعْرِدُ اللهِ وَمُعْرِدُهُ وَمُعْرِدُ اللهِ وَمُعْرِدُهُ وَمُعْرِدُ اللهِ وَمُعْرِدُهُ وَمُعْرِدُ اللهِ وَمُعْرِدُ وَمُعْرِدُ اللهِ وَمُعْرِدُ اللهِ وَمُعْرِدُ اللهُ وَاللّهُ وَمُعْرِدُ لِلللّهِ وَمُعْرِدُ اللّهُ وَمُعْرِدُ لِلللّهِ وَمُعْرِدُ اللهُ وَمُعْرِدُ اللهُ وَاللّهُ وَمُعْرِدُ لِلْمُواللّهِ وَمُعْرِدُ لِللْمُواللّهِ وَاللّهُ وَاللّهُ وَمُعْرِدُ اللّهُ وَاللّهُ وَاللّهُ
- 8.2 وَمَرْ مَرْمَسُ رَوْسُ خَرٌ وَرِيْ مَرَارٍ، سِوِسُ و وَمِيسُ رَوَسُخَرُ وَرَمْمَدُ رُسُسَرَسٌ وَسِرِ 25mm في وصب تشريق خو وَرُمُو وَرُوْ
- 8.3 كَوَهُ بِنَكُ مِ حِوْرَاءِ مُنْ مُنَا مُنَامِعُ مُنَامِرٍ مُنَامِرُ فَهُ وَتُؤْمِرُ فَرَكُ مِنْ وَمُؤْمِدُ فَرَكُ مِنْ فَرَدُومِ وَمُؤْمِدُ وَكُومِ وَكَالَوْ فَرَكُومِ وَمُؤْمِدُ وَمُومِ مُؤْمِدُ وَمُؤْمِدُ وَمُومِدُومِ وَمُؤْمِدُومِ وَمُؤْمِدُ وَمُومِدُومِ وَمُؤْمِدُ وَمُؤْمِدُ وَمُؤْمِدُ وَمُؤْمِ وَمُؤْمِدُ وَمُومِ مُؤْمِدُ وَمُومِ مُؤْمِدُ وَمُ وَمُؤْمِ وَمُؤْمِدُ وَمُؤْمِودُ مُؤْمِدُ وَمُومِ مُؤْمِدُ وَمُؤْمِودُ مُؤْمِدُومِ وَمُؤْمِودُ وَمُؤْمِ وَالْمُومِ مُؤْمِودُ مُؤْمِودُ وَمُؤْمِودُ وَالْمُؤْمِ وَالْمُومِ مُؤْمِودُ وَالْمِنَالِ وَالْمُؤْمِ وَالْمِنَالُومُ وَالْمِنَا لِمُؤْمِودُ وَالْمِنْ وَالْمُؤْمِ وَالْمِنْ وَالْمِنَا لِمُومِ مُومِودُ وَالْمِنَالِ وَالْمُومِ وَالْمِنَالِ وَالْمِنْ وَالِمُومِ وَالْمُومِ وَالْمُومِ وَالْمُومِ وَالْمُومِ وَالْمُومِ وَالْمُومِ وَالْمُومِ وَالْمِنَالُومِ وَالْمِنَالُومِ وَالْمُ والْمُومِ وَالْمِنَالُومِ وَالْمُومِ وَالْمُومِ وَالْمُومِ وَالْمُومِ وَالْمِنَالُومِ وَالْمِنَالُومِ وَالْمُومِ وَالْمُومِ وَالْمُومِ وَالْمُومِ وَالْمُومِ وَالْمُومِ وَالْمِنَالُومِ وَالْمِنَالُومِ وَالْمُومِ وَالْمُومِ وَالْمُومِ وَالْمُومُ والْمُومِ وَالِ ئىڭۇ دۆۋىرۇز "6 دىر ئوردۆۋىرۇز كۆرىرىرى جۇ دۆرگەردۇ. ئىرۇ بىڭ ئىرۇ ئۇۋ زىرا ئۇردۇرۇپ وقۇر كۆرىرىدى
- 8.4 تَسْرُدُ 8 مِرْدُوْدَ مَارَّدِ، 2 مَرْسُرَدُ رَوَّسِ 10A وَ 1 سَمِرَا عَلَى 13A وَ تَسْرُدُ 4 سَمْعَ مَارُ رَوَّسِ 16A وَ 1 سَمِرَاعَ وَ 13A وَ الْمَارِيْنِ وَمُوْدِدُ الْمَارِدِ وَمَالْمِرْ رَوِّسِ 16A وَ 1 سَمِرَاعَ وَ الْمَارِيْنِ 8.4 15A وَ مُسْرُو مِنْ عُمَارُ رَوْسِ 16A وَ 1 سَمِرَ عَفَوْ.

6500036 🖀

29 | ","-

- 15A 8.5 وَ مُرْوَ جُمُونُ وَمُرْمِرُو مُؤَمُّرُونِ وَمِرْمُونَ مُرْمُونُ مُرُونُ مُرْمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرْمُونُ مُرَمُونُ مُرامُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُ مُرَمُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُ مُرَمُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمِنُ مُرَمُونُ مُرَمُونُ مُرامُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمُونُ مُرَمِنُ مُرَمُ مُرَمُ مُرَمُ مُرَمُ مُرَمُ مُرَمُ مُرّمُ مُرّمُ مُرّمُ مُرّمُ مُرامُ مُونُ مُرامُ مُرامُ مُرامُ مُرامُ مُرامُ مُونُ مُ مُرامُ مُ مُرامُ مُونُ مُونُ مُ مُرامُ مُ مُرامُ مُونُ مُونُ مُ مُرامُ مُ مُونُ مُ مُرامُ مُ مُرامُ مُونُ مُ مُرامُ مُ مُنْ مُونُ مُ مُرامُ مُ مُ مُونُ مُ مُ مُونُ مُ مُ مُ مُ مُونُ مُ مُرامُ مُ مُ مُ مُ مُ مُ مُ مُ م وَرَبِيرُهُ رُدُّرِيْ 2 كُنْ يُحْ دُوْوِيْرُوْ.

 - 8.7 مُرْهَا يَم يَكُم مُرِّم اللهِ اللهِ اللهِ اللهُ اللهُ
- 8.8 مَكُورُونَ وَسَادُمُونُ وَكُومِ وَكُوءِ وَسُ مِوْمَاعُ مِسْعِ عِدْكُ مِلْ زَدْكُرُ وَرُدُونُ وَرُدُو وَرُدُودُ وَرُدُونُ وَرَدُونُ وَمُونُونُ وَرَدُونُ وَالْمُونُ والْمُونُ وَالْمُونُ وَالْمُ وَالْمُونُ وَالْمُ وَالْمُونُ والْمُونُ وَالْمُونُ وَالْمُ وَالْمُونُ وَالْمُونُ
- 8.9 وَرِيْ نَيْوَرُ سَرَيْوُ دُوْوَ وَوَرِيْ نَيْرُ نَيْرُ وَرِيْ وَرَيْ عَرِيْرِ 2.5 صَنَارَتِهِ رُوْدَرُو (7/0.67mm)) و دُرِيْ سَرْوَهُ وَوَرُمُونُو دُرُوْ سريررو.

9- تُوَرَّر مُرَّفِيْ

- 9.1
- 9.2 سرو وسر صرار راهم ووسور مردو.
- 9.3
- 9.4 מנים מסגם בשוני. סתית עתצת תפתתפ.
- 9.5 אר א בעת המת הים מר מיל מל מל מע מת ממשול מב על על בצו פו פיעת פיעת פיני ב
- 9.6 ۲) ۱۵ (۱۱) ۱۱ (۱
- 9.7 درساء
 - מלתה לפצ לימשר לעל בעומבה על תצפעת על לית פועתפי 9.8
- רון ואר ורדו כי און די ניסוס כיון אין אין רון אין פיסטס פיסטס בייס בייס בייס בייס בייס בייסטס בייסטס בייסטסס ב מת הק בפבר ביסרב מתית השמש, מתריית של פה במת מתיל מתריע מתריית שמשוש פה במפב הבמפר תחדת מבת 9.9 ۇسررۇ.

6500036 🖀



30 | 55-